

පටුන

පෙරවදන

1. 2014 අගවන වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය 02
2. මෙතරම් සුළු කාලයක් තුළදී විශාල ආර්ථික පරිහානියක් ඇතිවීමට හේතු මොනවාද? 08
 - i. පාරාවලල්ලක් වූ මැතිවරණ පොරොන්දු
 - ii. මූල්‍ය ප්‍රතිපත්ති අවකලමනාකරණය
 - iii. රුපියල රැකගන්න ඩොලර් නාස්ති කිරීම
 - iv. සැලසුම් රහිතව මහ බැංකුව කටයුතු කිරීම
 - v. අනවශ්‍ය හා වංචනික ලෙස රටේ පොලී අනුපාත ඉහල දැමීම
 - vi. යටිතල පහසුකම් ව්‍යාපෘති අත්තනෝමතිකව නවතා දැමීම හරහා ආර්ථික වර්ධන වේගය අඩපණ කිරීම
 - vii. විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය නැතිකර ගැනීම
 - viii. ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ විශාලතම හොරකම
 - ix. මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා රට සහ ආර්ථිකය අකර්මණ්‍ය කිරීම
 - x. විහිලුවක් වූ 2016 අයවැය
 - xi. දිනෙන් දින වර්ධනය වන දේශපාලන අවුල
 - xii. ගෝලීය ආර්ථික පසුබෑම
3. රට හිරවී ඇත්තේ සැබෑ ණය උගුලකද? නැතිනම් පරිපාලන අදාක්ෂමකට ද? 28
4. මහ බැංකු ඇසින් සෝදාපාලුව 31
5. ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වලින් පහලට 39
6. “යහපාලන” වෙස් මුහුණෙන් සඟවන්නට තැත් කරන යථාර්ථය 41

පෙර වදන

2015 අවසාන වන විට ශ්‍රී ලංකා ආර්ථිකය මනාව කළමනාකරණය කෙරුණ සාර්ථක එකක් ලෙසින් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව රට ඉදිරියට යමින් තිබුණි. ආයෝජකයන්ගේ හැඟීම් ශුභවාදී විය. සංවර්ධනය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් 2015 ජනවාරියේ සිදුවූ ආණ්ඩු වෙනස්වීමෙන් පසු, සමාජ ආර්ථික තත්ත්වයන් කෙටි කාලයක් ඇතුළත සීඝ්‍රයෙන් වෙනස් වෙමින් මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය මහත් වියවුල් තත්ත්වයකට ඇදවැටී ඇත. අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් සහ වෙනත් බොහෝ අයගෙන් ආධාර පතා බැගෑපත් වීමට අද ශ්‍රී ලංකාවට සිදුව ඇත.

ආර්ථිකයේ දුර්වල කළමනාකරණය නිසා රට මුහුණ පා සිටින මහත් වූ හයානක තත්ත්වය, විද්වතුන්, ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයන් අතර නිරන්තර සංවාදයට ලක් වෙමින් පවතී. මේ කරුණු පුවත්පත් ලිපි, රූපවාහිනී සහ ගුවන්විදුලි සාකච්ඡා, ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි මගින් හෙළිදරව් කලත්, දේශපාලනඥයන් හෝ මහජනතාව, එම හෙළිදරව් කිරීම් සම්පූර්ණයෙන් තේරුම් ගන්නා බවක් පෙනෙන්නට නැත.

මෙම සංවාද වලින් මතු වන විවිධ අදහස් හා ජන මාධ්‍ය වලින් හෙලිවන තොරතුරු පදනම් කරගෙන එක ලියවිල්ලක් ගොණු කිරීමේ උත්සහයක වියත්මය සංවිධානය නිරත විය. එමගින් අපේක්ෂා කරනුයේ සීඝ්‍රයෙන් 'සෝදාපාලු වී යන' වත්මන් ආර්ථිකයේ සැබෑ තත්ත්වය සියළු පාර්ශවකරුවන්ට තේරුම් ගත හැකි ලෙස පහදා දීමයි.

මේ ලියවිල්ලේ සඳහන් කර ඇති සංඛ්‍යා ලේඛණ සහ තොරතුරු, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලින් ලබා ගෙන ඇත. ආචාර්ය නිමල් සඳරත්න, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන, මහාචාර්ය සිරි හෙට්ටිගේ, ආචාර්ය සමන් කැලේගම, ආචාර්ය දුෂ්නී වීරකෝන්, වන්ද්‍රා ජයරත්න, සුභාෂිනී අබේසිංහ, දිනේෂ් වීරක්කොඩි වැනි විද්වතුන්ගේ ලිපි ලේඛණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ෆිච්, මුඩ්ස් හා එස් ඇන්ඩ් පී යන ආයතනවල නිරීක්ෂණ, මෙම ලියවිල්ල සකස් කිරීමට උපයෝගී කරගෙන ඇත.

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන 2016 මැයි 24 වැනි දා ඩෙලි එෆ්ටි පුවත් පතට ලිපියක් ලියමින් "ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාව අහිමි වීගෙන යනවා" යයි පවසයි. එම නිසා මේ රටේ වෘත්තිකයන්ට මෙම යථාර්ථයෙන් තවදුරටත් බැහැරවිය නොහැක. සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට සහ සෙසු අය, දැනුවත් කිරීමට ඔවුන්ට වගකීමක් ඇත. ඒ අනුව අපගේ ආර්ථිකයේ වත්මන් 'සෝදාපාලුව' නවතා ලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ ප්‍රකාශනය ප්‍රයෝජනවත් වෙතියි අපි සිතමු.

සංස්කාරක කමිටුව - මහාචාර්ය ජනිතා ලියනගේ, මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා, රාජා ගුණරත්න, ජයම්පති මොල්ලිගොඩ, දමිත වික්‍රමසිංහ සහ ෂර්මිලා රාජපක්ෂ

(1) 2014 අගවන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය

මහ බැංකුවේ 2015 මාර්ග සිතියමේ දැක්වෙන පරිදි 2014 දෙසැම්බර් 31 වැනි දිනට රටේ ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන සාධනීය මට්ටමේ ශක්තිමත් එකක් විය. පසුගිය අවුරුදු 5 ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ වී තිබුණ අතර 2015 වනවිට ඒක පුද්ගල ආදායම පහසුවෙන්ම ඇ.ඩො. 4000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරිණි. රටට සෘජු විදේශීය ආයෝජන ගලා එමින් තිබිණ. විරැකියාව 4.3% බැස තිබිණ. උද්ධමනය නොකඩවා අවුරුදු 6 ක් ම තනි ඉලක්කමෙන් පෙන්නුම් කෙරිණි. වර්ධන අනුපාතය යහපත් ගමන් පථයකට අවතීර්ණ වී තිබිණි. ඉදිරි අවුරුදු 3 ට ඉලක්කගත වර්ධන වේගය වර්ෂයකට 7% කට වඩා වැඩි විය. ප්‍රාග්ධන වෙළෙඳ පොල සරුසාර විය. 2014 දී කොළඹ කොටස් වෙළෙඳ පොළ 23.4% ක ලාභයක් උපයා තිබිණ. වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණය රුපියල් ට්‍රිලියන 3.1 ක් විය. මේ ජයග්‍රහණ ලැබුවේ දශකයක් පුරා කරන ලද සැලසුම් කිරීම් සහ වර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසාය. පහත දැක්වෙන වගුවෙන් 2004 සහ 2014 අතර කාලවල ප්‍රධාන ආර්ථික දර්ශක සසඳා බැලීමක් සිදු කෙරේ.

වගුව : 2004 - 2014 ආර්ථික දර්ශක සංසන්දනය

දර්ශකය	2004	2014 (ප්‍රතිශෝධිත)
ද. දේ. නි.	ඇ. ඩො. බිලියන 20.7	ඇ. ඩො. බිලියන 80
ඒක පුද්ගල ආදායම	ඇ. ඩො. 1,062	ඇ. ඩො. 3,853
උද්ධමනය	9%	3.3%
විදේශ සංචිත	ඇ. ඩො. බිලියන 2.3	ඇ. ඩො. බිලියන 8.3
ණය/ද. දේ. නි.	102.3%	70.7%
පොදු ආයෝජන	ඇ. ඩො. බිලියන 0.98	ඇ. ඩො. බිලියන 3.7
විදේශ ආයෝජන	ඇ. ඩො. බිලියන 0.24	ඇ. ඩො. බිලියන 1.6
කොටස් වෙළෙඳපොළ සමස්ථ මිල දර්ශකය	1506	7299
විරැකියාව	8.3%	4.3%
දුගී බව	15%	6%
අයවැය පරතරය	7.5%	5.7%
ගෘහස්ථ විදුලිය	73%	98%
පිරිසුදු පානීය ජලය	72%	90%
දුරකථන භාවිතය	37%	120%
පරිගණක සාක්ෂරතාව	0.5%	26%
සරසවි ප්‍රවේශය	14%	18%

මූලාශ්‍රය : මුදල් අමාත්‍යාංශයේ 2014 වාර්ෂික හා 2015 මහ බැංකු වාර්තාව

2014 වන විට තිබුණ වාසිදායක තත්ත්වය, බහුවිධ ආයතන සහ තක්සේරු එජන්සි කිහිපයක්ම ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් කොට තිබේ. ඒවා සමහරක් පහත දැක්වේ :

- ◆ “පසුගිය අවුරුදු කිහිපය තුළ ආසියාවේ සංවර්ධනය වන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියෙන්ම සිටී.” IMF (ජා. මු. අ.) - 29 ජූලි 2014
- ◆ “ශ්‍රී ලංකාවේ ස්ථාවර රජය, පොදු ආයෝජනය පෙරදැරි කරගත්, ඉහළ වර්ධන උපාය මාර්ගයකට යොමුවී ඇත්තේය.” Standard and Poors (ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුචර්ස්)
- ◆ “සැලකිය යුතු ලෙසින් උද්ධමනය පහත හෙළා ඇත.” Moody's (මුඩ්ස්) - ජූලි 2014
- ◆ “දකුණු ආසියාවේ සමාජ දර්ශකය අතර හොඳම ඒවා ඇත්තේ ශ්‍රී ලංකාවේය.” ADB (ආසියානු සංවර්ධන බැංකුව)
- ◆ “දකුණු ආසියාවේ ප්‍රාදේශීය යටිතල පහසුකම් හා මනාව සැසඳෙන මාර්ග සහ වරායන් බඳු පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති මහා සංවර්ධන උපාය මාර්ගයන්ගේ කොටසක් වෙයි.” Fitch (ෆිච්) - මැයි 2014
- ◆ “සමස්ථ අයවැය හිඟය පහත බසිමින්, රට මූල්‍ය ස්ථාවරත්වයට පත් වෙමින් පවතී.” IMF (ජා. මු. අ) - ජූලි 2014
- ◆ “ශ්‍රී ලංකාව දුප්පත්කම අවම කිරීම අතින් සැලකිය යුතු ප්‍රගතියක් ළඟා කරගෙන ඇත” සහසු සංවර්ධන ඉලක්ක - U.N.D.P.
- ◆ “රටේ ඉහළ ඒක පුද්ගල ආදායම සහ තරගකාරීත්වය නිසා, ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය, සම තත්ත්වයේ රටවල් වලට වඩා උසස්ය.” Moody's - ජූලි 2014
- ◆ “ආසියාවේ වර්ධනය වන කොටස් වෙළඳපොළවල් අතර, කොළඹ කොටස් වෙළඳපොළ වඩාත් තිරසාර වෙළඳපොළක් වෙයි.” කැපිටල් ෆයින්ෂන්ස් ඉන්ටර්නැෂනල්- එක්සත් රාජධානිය දෙසැම්බර් 2014
- ◆ “ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන නගර 10 අතර කොළඹ නගරයද වේ.” මාස්ටර් කාඩ් -2014

ඉහත සඳහන් පසුබිම යටතේ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2015 සිට 2020 දක්වා අත්පත්කර ගැනීමට එකඟ වූ ජාතික ඉලක්ක සාධනීය හා අත්පත් කරගත හැකිව තිබුණ ඒවාය.

- 2020 වන විට ද.දේ.නි. ඇ.ඩො. බිලියන 150 ඉක්මවීම
- 2020 වන විට ඒක පුද්ගල ද.දේ.නි. ඇ.ඩො. 7,500 ට ළඟාවීම
- වාර්ෂිකව 7% සාමාන්‍ය වර්ධන වේගයක් අත්පත් කරගැනීම
- 2020 වන විට ණය ප්‍රමාණය, ද.දේ.නි. යෙන් 65% ට වඩා පහතට ගෙනඒම


- 2020 වන විට අයවැය හිඟය ද.දේ.නි. යෙන් 3% දක්වා පහතට ගෙනඒම
- කොටස් වෙළඳ පොළ ප්‍රාග්ධනකරණය ඇ.ඩො. බිලියන 100 දක්වා ඉහලට ගෙන ඒම
- විරැකියාව 3% මට්ටමේ පවත්වාගෙන යාම
- දරිද්‍රතාවය 0% ගෙන ඒම.

2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් සියළු දෙනා බලාපොරොත්තු වූයේ අලුත් රජයක් බලයට ඒමත් සමඟ රට මීටත් වඩා වේගයකින් සංවර්ධනය වනු ඇතැයි කියාය.

ලෝකයේ පහත බසින තෙල් මිලේ වාසිය ද අලුත් රජයට තිබුණේය. 2011 - 2014 කාලයේ ලෝකයේ තෙල් මිල උච්ඡම කාලය විය. (ප්‍රස්ථාරය බලන්න), නමුත් ශ්‍රී ලංකාවේ රජය වෙනස්වීමත් සමඟම ලෝකයේ තෙල් මිල, 2015 මුල් කාලයේ, 60% කින් පමණ පහත බැස්සේය.

තෙල් වියදම 2014 දී ශ්‍රී ලංකාවේ ආනයන වලින් 24% ක් නැතිනම් ඇ.ඩො. බිලියන 4.6 ක් විය. ලෝක තෙල් මිල බැසීම නිසා අලුත් රජයට 2015 දී ඇ.ඩො. බිලියන 1.9 ක් ඉතුරු විය. ඒ අනුව එය ආනයන වලින් 14% ක් පමණි.

ප්‍රස්ථාරය: ලෝක වෙළඳ පොළේ තෙල් මිල උච්ඡාවචනය



කෙසේ වෙතත්, අලුත් ආණ්ඩුව තිබුණ ආණ්ඩුවට වඩා ආර්ථික වශයෙන් යහපත් ලෙසින් කටයුතු කරනු ඇතැයි තිබුණ බලාපොරොත්තුවට පටහැනිව ආර්ථිකය පිරිහෙන්නට පටන් ගත්තේය. ඡන්දයට පෙර රටේ තිබුණ වාසිදායක ආර්ථික නැඹුරුවීම් පවත්වාගෙන යන්නට අලුත් පාලන තන්ත්‍රයට නොහැකිවිය. රටේ අලුත් දේශපාලන හා ආර්ථික නායකත්වය පළමු අවුරුද්ද තුළ රටේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීමට අපොහොසත්වූ හැටි තක්සේරු කිරීමට ළඟදී එළි දැක්වූ මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාව ප්‍රයෝජනවත්ය.

මෙය වඩාත් හොඳින් තේරුම් ගැනීමට, 2015 ලැබූ ආර්ථික ප්‍රතිඵල 2014 ප්‍රතිඵල සමඟ සංසන්දනය කළ හැකිය. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව 2015 දී තොරතුරු වාර්තා කරන පිළිවෙලෙහි බොහෝ වෙනස්කම් කර ඇති බව ද 2014 දී මුලින් පළකර ඇති දත්ත පසුව වෙස්කර ඇති බවද මෙහිලා සටහන් කළයුතුය.

එම නිසා පහත දැක්වෙන වගුව සකස්කර ඇත්තේ 2014 මුලින් පළ කෙරුණ දත්ත සහ පසුව එම දත්ත 2015 දී සංශෝධනය කර ඇති පිළිවෙල දැක්වීමටත්, ඒවා 2015 දත්ත සමඟ සංසන්දනය කර පෙන්වීමටත් ය. මේ සියළු සංඛ්‍යා මහ බැංකුවේ වාර්ෂික වාර්තා වලින් උපුටා ගන්නා ලද ඒවාය.

වගුව : 2014 - 2015 ආර්ථික දර්ශක සංසන්දනය

දර්ශකය	ඒකකය	2014 (මුල් තොරතුරු)	2014 (සංශෝධිත)	2015
ද.දේ.නි. වර්ධන වේගය		7.4	4.9	4.8
ද.දේ.නි.	ඇ.ඩො.මිලියන	75,561	80,000	82,300
ඒක පුද්ගල ආදායම	ඇ.ඩො.	3,654	3,853	3,924
විඳකියාව	%	4.2	4.3	4.6
උද්දමනය	%	3.3	3.3	0.9
ගිණුම් හිඟය	ද.දේ.නි. %	3.1	2.5	2.4
BOP ශේෂය	ඇ.ඩො.බිලියන	1,369	1,369	(1,489)
සංචාරකයන් පැමිණීම	000	1,593	1,527	1,798
විදේශ රැකියා ආදායම	ඇ.ඩො.මිලියන	7,000	7,018	6,980
විදේශ ආයෝජන	ඇ.ඩො.මිලියන	1,900	1,635	1,161
විදේශ සංචිත	ඇ.ඩො.මිලියන	8,200	8,208	7,304
	ආනයන මාස	5.0	5.1	4.6
විනිමය අනුපාතය (වසර අග)	රු/ඇ.ඩො.	131.05	131.05	144.06
විනිමය අනුපාතය (සාමාන්‍ය)	රු/ඇ.ඩො.		130.56	135.94
අයවැය හිඟය	ද.දේ.නි.%	5.2	5.7	7.4
සමස්ථ ණය	රු. බිලියන	7,391.0	7,391.0	8503.0
සමස්ථ ණය /ද.දේ.නි.	ද.දේ.නි.%	75.0	70.7	76.0
මුදල් සැපයුමේ වර්ධනය	%	13.0	13.4	17.8
සමස්ථ කොටස් මිල දර්ශකය	(1985=100)	7299	7299	6894
කොටස් වෙළඳපොල ප්‍රාග්ධනකරණය	රු. බිලියන	3,105	3,105	2,938

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 හා 2015 වාර්ෂික වාර්තා

2014 දී බුබුළු නැඟ ආ සර්වගුණවාදී අදහස් අතීතයට සීමාවී ඇත. සමස්ථ ආර්ථිකයේ වත්මන් බිඳවැටීම සැලකිල්ලට ගත් කල, අද ඇතිවී තිබෙන අපේක්ෂා භංගත්වය පුදුමයට කාරණයක් නොවේ.

බොහෝ සංවර්ධන ව්‍යාපෘති නවතා ඇති නිසා සැබෑ ආර්ථික වර්ධනයට එය සෘජුව බලපා ඇත. අතීතයට බලපාන ලෙස බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයන්හි පැවැත්ම අභියෝගයට ලක් කර ඇත. තවද රජයේ ඇතැම් බලධාරීන් විසින් පසුගිය රජයට හිතවත් යැයි ඔවුන් සිතන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බොහෝ හිරිහැරවලට ලක් කර ඇත.

මූල්‍ය අංශය ගැන සලකා බලන කල, දේශපාලන අභිප්‍රායයන් මුල් කරගෙන කරන ලද රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම් රජයට අතිමහත් බරක් විය. රජයේ ණය ගැනීමේ වක්‍රය අක්‍රමවත් වීමටද එය හේතු පාදක විය. පසුගිය 2015 පෙබරවාරියේ ඇතිවූ විවාදාත්මක මහබැංකු බැඳුම්කර නිකුතුව නිසා ඇතිවූ පොලී වැඩිකිරීම් හේතුවෙන් තත්වය තවත් නරක අතට පත්විය. රජයේ සියළු ණය වල පොලී අනුපාතයන් තවත් ඉහළ ගොස් රටට අතිරේක බරක් පැවැත්විණි. මේ අහිතකර තත්වය රටේ පොලී අනුපාත ව්‍යුහය කෙරෙහි මාස 10 ක් පමණ බලපෑවේය. 2015 දෙසැම්බර් 31 දින පොලී අනුපාත නිළ වශයෙන් වැඩි කරන තුරු එය පැවැතියේය. එමගින් 2015 වර්ෂය පුරාම මූල්‍ය මණ්ඩලය මගින් අනුගමනය කරන ලද ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අවසන් වුණු බවට ඉඟි කෙරුණේය. ඒ වනවිටත් ජීවිතයට හසුවී තිබුණ රජයේ මූල්‍ය කළමනාකරණය මෙමගින් තවත් වියවුලට පත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම අර්බුදයේ ප්‍රතිඵල තවමත් ආර්ථිකයට බලපෑම් කරමින් තිබේ.

ආර්ථිකයේ ඇතිවූ වියවුලත් සමග, විදේශ ආයෝජනයන් ආපසු පිටතට ගලා යන බවක් දක්නට ලැබිණ. රජයේ සුරැකුම් පත් වෙළෙඳ පොළින් සහ කොටස් වෙළෙඳ පොළින් එය පැහැදිලිවම දක්නට ලැබිණ. මෙය රුපියලේ අගයට සෘජුවම බලපෑවේය. පාර්ලිමේන්තු මැතිවරණය වනතුරු රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට රජයට අවශ්‍ය වූ අතර ඒ සඳහා මහ බැංකු මැදිහත් වීම පැහැදිලිව දක්නට ලැබුණි. ඒ අනිසි මැදිහත්වීම් වල ප්‍රතිඵල දැන් පෙනෙන්නට පටන්ගෙන ඇති අතර රටේ විදේශ සංචිත රජය විසින්ම විනාශ කරගත් තත්වයකට පත්ව තිබේ.

මූල්‍ය අංශය සැලකිල්ලට ගත්කල, විශාල බැංකු සහ මූල්‍ය සමාගම් මත 2015 අතුරු අයවැයෙන් පටවන ලද අතීතයටද බලපාන බදු නිසා ආයෝජකයන් අධෛර්යමත් වීමත්, සිය ආයෝජන ඉවත් කරගැනීමත් දක්නට ලැබිණි. කොටස් මිල විශාල වශයෙන් පහත වැටුණි. 2016 අයවැය ලේඛණය මගින් බැංකු කටයුතු වලට විවිධ සීමාවන් පනවා ඇත. රජයේ මෙම ක්‍රියාවන් මගින් මූල්‍ය අංශය කෙරෙහි විශ්වාසය තවදුරටත් බිඳදමා ඇත.

2015 දී කොළඹ කොටස් වෙළෙඳ පොළේ අසතුටුදායක පැවැත්ම ආයෝජක ප්‍රජාවගේ සිතූම් පැතුම් මැනවින් පෙන්නුම් කරයි. එය ඊට අවුරුද්දකට කලින් ආසියාවේ ඉතාමත්ම සාර්ථක කොටස් වෙළෙඳපොළක් ලෙස පිළිගෙන තිබිණි. 2009 යුද්ධය අවසන් වූ පසු අවුරුදු 5 තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා සාර්ථකව කටයුතු කරමින් 115.6% ලාභයක් ලබා තිබිණි. සමස්ත කොටස් මිල දර්ශකය 2014 දෙසැම්බර් වන විට 7299 ක් දක්වා වර්ධනය වී තිබිණ. සාමාන්‍ය දෛනික පිරිවැටුප රු. බිලියන 1.4 මට්ටමේ තිබිණ. 2014 වාර්ෂික ලාභය 23.4% ක් විය. ආයෝජකයින්ගේ බලාපොරොත්තුව වූයේ මේ

වර්ධනය මෙලෙසම පවත්වා ගනිමින් සමස්ථ කොටස් මිල දර්ශකය 2015 මැද වන විට 8000 ක් පමණ වනු දැකීමයි. එහෙත් අද ඒ සියලු බලාපොරොත්තු සුන් වී ඇත.

2015 දී කොටස් වෙළඳ පොළට අත්වූ අවාසනාවන්ත ඉරණම මගින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ වත්මන් රජයේ දුර්වල ආර්ථික කළමනාකරණයයි. කොටස් වෙළඳ පොළ රටක ආර්ථික ශක්තියේ මිණුම් දණ්ඩ ලෙස සලකනු ලැබේ. 2015 ජනාධිපතිවරණයට පෙර අවසාන අවුරුදු තුනේදී කොළඹ කොටස් වෙළඳපොළ ඉතා හොඳ වේගයකින් වර්ධනය විය. අවාසනාවකට මෙන් ජනාධිපතිවරණයෙන් පසු මෙම තත්ත්වය කණපිට හැරී දිගින් දිගටම කොටස් මිල පහත වැටී, පළමු මාස 12 තුළදී පමණක් සමස්ථ කොටස් පොළ වටිනාකම රුපියල් බිලියන 600 කින් පමණ පහත වැටුණි.

ප්‍රස්ථාරය: කොටස් වෙළඳ පොළේ සමස්ථ මිල දර්ශකය (2015 ජනවාරි - 2016 අප්‍රේල්)



මූලාශ්‍රය : <http://www.tradiageconomics.com / sri lanka /stock - novkeft>

සමස්ථයක් වශයෙන් ගත් කල, 2015 රටේ ආර්ථික ප්‍රගතිය සතුටුදායක මට්ටමක පසු නොවන අතර 2016දී තත්ත්වය තවත් නරක අතට හැරෙන ලකුණු පෙනෙන්නට තිබේ.

සිදුවීමට යන විනාශය ආචාර්ය නිමල් සඳරත්න විසින් 2016 මැයි 1 සන්ඩේ ටයිම්ස් පත්‍රයේ ඔහුගේ තිරුවේ මැනවින් සඳහන් කොට ඇත. ඔහු මෙසේ ලිවිය, “සටන්පාට කියමින් අද පාරේ යන කම්කරුවෝ ඇතැම් විට ආර්ථිකය මුහුණ පා ඇති සැබෑ අවදානම නොදනිති.”

මෙතරම් සුළු කාලයක් තුළදී විශාල ආර්ථික පරිහානියක් ඇතිවීමට හේතු මොනවාද?

මේ පසුබිම යටතේ බොහෝ අය අවධානය යොමු කරන ප්‍රශ්නය වන්නේ, 2015 ඇරඹෙන විට ඉතා හොඳින් තිබූ ආර්ථිකය මෙසේ කඩා වැටීමට හේතුවී ඇති සාධක කවරේද යන්නය.

මෙය සංකීර්ණ ප්‍රශ්නයකි. ඒ සඳහා සරළ හෝ සෘජු පිළිතුරක් නැත. එම ව්‍යසනය ඇතිවීමට හේතු බොහෝය. මේවා එකිනෙකට සම්බන්ධව ද ඇත. එකක් අනෙක පෝෂණය කරමින් විෂම වක්‍රයක් සාදයි. එමගින් ඇතිවන අවුල් සහගත තත්ත්වයෙන් ගැලවීම අපහසුය.

කෙසේ වෙතත් පහත දැක්වෙන විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකා ආර්ථිකය වර්තමානයේ ඇදවැටීමට හේතු වී ඇති මූලික හේතු 12ක් සාකච්ඡා කිරීමට උත්සාහ ගැනේ.

i. පාරාවළල්ලක් වූ මැතිවරණ පොරොන්දු

ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා දින සියයේ අතුරු අයවැයෙන් මිලියන 1.4 ක් වූ රජයේ සේවකයන් සියලු දෙනාට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම කිසිසේත් ප්‍රායෝගික නොවූ අතර එය මූල්‍ය අංශයට විශාල බරක් ඇති කළේය. එවකට විපක්ෂයේ සිටි වත්මන් පාලකයන් ජනාධිපතිවරණය ඉලක්ක කොට මෙම පොරොන්දුව දුන්නේ වියදමට සමගාමීව ආදායම උපයා ගැනීමේ කිසිදු සැලැස්මක් නොමැතිවය. බලයට පැමිණීමෙන් පසුව පොරොන්දු ඉටු නොකර මහ මැතිවරණයට මුහුණ දිය නොහැකි නිසා වැටුප් වර්ධනය අකමැත්තෙන් හෝ ලබා දීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලය ආර්ථිකයේ අනෙක් අංශ කෙරෙහි දැඩි සෘණාත්මක බලපෑමක් ඇතිකල අතර වත්මන් ආර්ථික පරිහානියේ ප්‍රාරම්භක අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැක.

2015 අතුරු අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම නිසා රජයේ පුනරාවර්තන වියදම් 2014 දී රු. බිලියන 1,323 සිට රු. බිලියන 1,762 දක්වා වැඩි කරන ලදී. එය 25% ක සුවිසල් වැඩි වීමකි.

සමස්ථයක් වශයෙන් ගත් කල, දැනට පවතින ආර්ථික දුෂ්කරතාවලට මූලික හේතුව වන්නේ මූල්‍ය අංශයේ ඇතිවූණ මුදල් පිටගලනයයි. රටේ ආර්ථිකය නැවත සකස් කරන්නට නම්, එය තිරසාරව යථා තත්ත්වයට පත්කළ යුතු එක් ගැටළුවකි. එහෙත් එම සියලු බලාපොරොත්තු කඩ කරමින්, මූල්‍ය ක්‍රියාකාරකම් නොකෙරුන නිසා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු 2015 හතරවන කාර්තුවේ සිට මූල්‍ය ප්‍රතිපත්ති වල තිබූ දුර්වලතා නිසා ව්‍යාපාර අංශ පසුබෑමට ලක්වුණි.

එලෙසම 2015 නොවැම්බරයේ ඉදිරිපත් කර, 2015 දෙසැම්බරයේ දී කීප විටක්ම වෙනස් කෙරුණ, 2016 අයවැය යෝජනා වලින් ද රජය පැහැදිලි මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිව කටයුතු කිරීමට උත්සාහයක් ගන්නා බවට සහතිකයක් ලැබුණේ නැත.

2014 දී සැබෑ පරතරය 5.7% වූනි. 2015 සඳහා ප්‍රකේෂිත අයවැය පරතරය, දළ දේශීය නිෂ්පාදනයෙන් 5.9%

ක් වුනි. එහෙත් 2015 දී සැබෑ පරතරය 7.4%ක් වුනි.

අයවැය ලේඛණය ඉදිරිපත් කෙරී දින 2 කට පසු සන්ධි ටයිම්ස් පුවත් පතට ලියමින් ආර්ථික විශේෂඥ ආචාර්ය නිමල් සඳරත්න ප්‍රකාශ කළේ, රටේ ඇති බරපතල මූල්‍ය තත්ත්වයට මුහුණ දෙනවා වෙනුවට අයවැය ලේඛණය මගින් දේශපාලන ජනප්‍රියත්වයක් බලා පොරොත්තු වන බවයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය පාලක ඩබ්ලිව්. ඒ. විජේවර්ධන යනු නිරන්තරයෙන් පුවත්පත්වලට තීරු ලිපි ලියන්නෙකි. ඔහු පැවසුවේ 2016 අයවැය ලේඛණය අගමැතිගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බොහෝ දුරට වෙනස් බවය. “2016 අයවැය ලේඛණයෙන් සෘජු හා වක්‍ර බදු ප්‍රතිගමනය කරා ගෙනයයි. මෙය EPF මගින් මගහැරීමට බලාපොරොත්තු වුන දෙයකි.” විජේවර්ධන මහතා ෆයිනෑන්ෂල් ටයිම්ස් ඔෆ් ශ්‍රී ලංකා වලට ලියමින් තවදුරටත් සඳහන් කරන්නේ, ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් 2020 වනවිට අයවැය හිඟය 3.5 දක්වා අඩු කිරීමට සැලසුම් කලත් 2016 අයවැය ලේඛණයේ එය 6% දක්වා වැඩි කර ඇති බවයි.

දැන් පැහැදිලිව පෙනෙන කාරණයක් නම්, රජය අන්තර් ජාතික අරමුදලෙන් ආර්ථිකය බේරා ගැනීමේ පැකේජයක් ඉල්ලා සිටින විට, ඒ සඳහා තදබල මූල්‍ය පාලනයක් පවත්වාගන්නා ලෙස අන්තර්ජාතික අරමුදල රජයට බලකරන බවයි. එසේ කිරීමේ දී දේශපාලන අර්බුද ඇතිවිය හැකි වුවත් එය තදින් ක්‍රියාවට නංවන ලෙස ඔවුන් නියෝග කරනු ඇත. කෙසේ වෙතත් නව රජයට එසේ කිරීමට අවශ්‍ය දේශපාලන හැකියාවක් තිබේ ද යන්න සැක සහිතය.

බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමේ දී ඇතිවන දේශපාලන බිඳවැටීම් පාලනය කර ගැනීමට රජයට හැකියාවක් නැති බවය. එමනිසා රජය අන්තර්ජාතික ණය දෙන්නන්ගෙන් හෝ මහජනයාගෙන් හෝ නැතිනම් දෙපාර්ශවයෙන් ම හෝ ප්‍රතිකෂේප වනු ඇත.

ii. මූල්‍ය ප්‍රතිපත්ති අවකලමනාකරණය

ශ්‍රී ලංකාවේ පළමු තිරසාර මූල්‍ය ස්ථාවරත්ව අභ්‍යාසය පැවැතුනේ 2010 සිට 2014 දක්වාය. ඒ නිවැරදි මාර්ගයේ යාමෙන් අත්පත් වුණ වාසිදායක බලපෑම මුදු මහත් ආර්ථික පුරාම පැතිරී තිබුණේය. විශේෂයෙන්ම මෙම කාලය තුළ ක්‍රමානුකූලව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩු කරන්නට රජය සමත් විය.

වගුව : 2010 - 2015 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය

වර්ෂය	ප්‍රතිශතය
2010	-7.0
2011	-6.2
2012	-5.6
2013	-5.4
2014	-5.7
2015	-7.4

මූලාශ්‍රය : මහබැංකු වාර්තාව 2015

කෙසේ වෙතත්, නොසැලකිලිමත් හා දේශපාලන උවමනාවන් මත පදනම් වූ ප්‍රතිපත්ති නිසා වැඩිවූ වියදම කුමන ක්‍රමයකින් හෝ උපයාගැනීමේ විනාශකාරී ක්‍රමවේදයන්ට වර්තමාන රජය යොමුවිය. ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමේ දී සිදුවිය හැකි ප්‍රතිඵල නොතකා බදු අය කිරීමේ ආකල්පය සමස්ථ මූල්‍ය ප්‍රතිපත්තිය විනාශ කරමින් සහ අස්ථාවර කරමින් ආර්ථිකයට තදබල හානි පැමිණවීය.

මෙහි දී දැක්විය යුතු ප්‍රධාන කරුණක් නම් රජය ඵලදායී නොවන රාජ්‍ය වියදම් සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ බොහෝ විරුද්ධතා මධ්‍යයේ අධි ලාභ බද්දක් (Super Gains Tax - SGT) පැනවීමයි. මෙමගින් රු. බිලියන 60 ක ආදායමක් ලැබීමට හැකිවුවද මේ අදුර දර්ශී ක්‍රියාවලියේ අයහපත් ඵල විපාක බොහෝය. එය වර්තමාන ආර්ථික පරිහානියට බොහෝ සේ තුඩු දුන්නේය. “ව්‍යාපාර මිත්‍ර” යයි කියාගන්නා පාලන තන්ත්‍රයකින් පෙර කාලයන්ට බල පාන පරිදි පනවන ලද බදු වලින් ඇතිවූ කම්පනය ආයෝජන සිතූම් කෙරෙහි සෘණාත්මකව බලපෑවේය. 2015 ජනවාරි අතුරු අයවැය යෝජනා නිවේදනය කෙරුණු විගසම කොටස් වෙළඳ පොළ කඩා වැටීම මගින් මෙය විද්‍යාමාන වූනි. කොටස් වෙළඳපොළ තවමත් යථා තත්ත්වයට පත්ව නැත.

වගුව : කොළඹ කොටස් වෙළඳ පොළේ හැසිරීම

	2014	ජනවාරි 2015-මාර්තු 2016
සමස්ථ කොටස් මිල දර්ශකය	7,299	6,061
වෙළඳපොළ වර්ධනය	23.4%	(25.4%) සෘණ අගයකි.
සාමාන්‍ය දෛනික අලවිය	රු. බිලියන 1.4	රු. මිලියන 300
වෙළඳපොළ ප්‍රාග්ධනකරණය	රු. ට්‍රිලියන 3.1	රු. ට්‍රිලියන 2.5
විදේශීය මුදල් ගලනය	රු. බිලියන 22 ඇතුළට	රු. බිලියන 5.5 පිටතට

මූලාශ්‍රය : කොළඹ කොටස් වෙළඳපොළ

2015 පමණක් තාවකාලික පියවරක් ලෙස අධි ලාභ බද්ද පනවන ලද නිසා 2016 දී එම ආදායම කෙසේ ලබා ගනු ඇද්දැයි සැකයක් ආයෝජකයින් තුළ ඇති විය. 2016 දී රජය තවත් අමතර බදු පනවනු ඇතැයි යන සැකයෙන් ආයෝජකයන් සහ සමාගම් පරිස්සම් වන්නට වූහ. එම නිසා 2015 පුරාම ඔවුන්ගේ ආයෝජන තීරණ සම්බන්ධයෙන් “බලාගෙන සිටීම” ප්‍රතිපත්තිය (“wait & see” policy) අනුගමනය කෙරිණි.

අධි ලාභ බද්ද, සමාගම්වල ශේෂ පත්‍රය කෙරෙහි බලපෑවේය. බලාපොරොත්තු නොවූනම් ලෙස එහි ප්‍රතිඵලයක් වූයේ සෘජු පෞද්ගලික අංශ ආයෝජන නැවතී යාමය. එය රුපියල් බිලියන 150 ක් පමණ (දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක් පමණ) වේ යයි තක්සේරු කළ හැක. එම මුදල, බොහෝ සමාගම් අධි ලාභ බද්ද ලෙසින් ගෙවූ මුදල හා බැංකුවෙන් ලබාගන්නා එබඳු දෙගුණයක් වූ මුදල ද, සමඟ දිගු කාලීනව ආයෝජනය කිරීමට තිබූ මුදලය. මේ තත්ත්වය 2015 තුළ ආයෝජන අඩු කෙරුවා පමණක් නොව, ආර්ථික කටයුතු වලටත් රැකියා අවස්ථා වලටත් දැඩි ලෙස බල පෑවේය. තවද 2016 - 2020 කාලය අතර මධ්‍ය කාලීන බලපෑම් ද ඇති කළේය.

මෙ මගින් ඇතිවූ විශාලතම ඇදවැටීම වූයේ 2015 අයවැය හිඟය අති විශාල (7.4%) වීමය. මෙය පසුගිය රජය පෙර අවුරුදු 5 තිස්සේම ගොඩනගා තිබූ හිතකර පිළිවෙළ කණපිට පෙරළීමකි. ආචාර්ය නිමල් සඳරත්න සන්ධේ ටයිම්ස් පත්‍රයට “ජනප්‍රිය පියවර ආර්ථික අර්බුද ඇති කරයි” මෑයෙන් ලිපියක් ලියමින් ආර්ථික අවකලමණාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විවේචනයට ලක් කරයි. “වත්මන් රජය මතුවන අර්බුදය අඩු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පියවර ගත්තේ නැත. අගෝස්තු මහ මැතිවරණය ජය ගැනීමට ජනප්‍රිය වීමට අවශ්‍ය මූල්‍ය සහ අයවැය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් තත්ත්වය තවත් අයහපත් අතට හරවා ගත්තේය.”

සඳරත්න මහතා තවදුරටත් මෙසේ පවසයි. “අයවැයට පෙර අගමැති කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපේක්ෂා කෙරුණ මූල්‍ය විනය 2016 අයවැයෙන් ක්‍රියාත්මක නොවූහි. බදු අයකිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවූහි.”

රටේ ආර්ථිකය පාවාදුන් රජයේ දේශපාලන ක්‍රියාමාර්ග ගැන තවදුරටත් සඳහන් කරන සඳරත්න මහතා මෙසේ ද පවසයි. “බනිජ තෙල් ගෙන්වීමේ දී ලැබුණ ලාභය පරිභෝජනය සඳහා වැය කෙරිණ. ජනාධිපතිවරණයේ දී දෙන ලද පොරොන්දු ඉටුකිරීමට වත්මන් රජයට සිදුවීම මෙයට ප්‍රධාන හේතුවයි. තවද මහමැතිවරණයට පෙර ඡන්ද දායකයා සතුටුකිරීමට අවශ්‍ය වීම ඊට හේතුවිය. මූල්‍ය ප්‍රතිපත්ති අවකලමණාකරණය කරමින් ඡන්ද පොරොන්දු ඉටු කිරීමට රජය පොදු වියදම් වැඩි කළේය. ඒ, ඊළඟට එන මහ ඡන්දය බලා ගෙනය. එමගින් අයවැය පරතරය තවත් නරක අතට හැරිණ. 2015 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7% වනු ඇතැයි සිතිය හැක. නොගැලපෙන අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති වෙළඳ ශේෂය අයහපත් අතට හැරවීය. ගෝලීය තත්ත්වයන් සහ රටේ මූලික ආර්ථික කරුණු දුර්වල කරගැනීම නිසා ප්‍රාග්ධනය පිට වී යාම හේතුවෙන් විදේශ සංචිත ක්ෂය වී ගියේය.” මේ තදබල විවේචනය

නැගෙනහිර වත්මන් රජයට පක්ෂපාති ලෙස සැලකෙන ආර්ථික විශේෂඥයකුගෙනි. මේ රජයෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වුණ බොහෝ දෙනෙකුගේ නොසතුට මේ වෝදනාවෙන් විද්‍යාමාන වන්නේය.

iii. රුපියල රැකගන්න ඩොලර් නාස්ති කිරීම

2015 මහබැංකුවේ මාර්ග සිතියමේ දැක්වෙන පහත සඳහන් දත්ත අනුව, ශ්‍රී ලංකාව 2014 අවසානයේ දී යහපත් ප්‍රාග්ධන සහ මූල්‍ය ගිණුමක් ඇතිව සිටියේය.

- ◆ සෘජු විදේශ ආයෝජන : ඇ.ඩො. මිලියන 1,635
- ◆ කොළඹ කොටස් වෙළඳපොළ තුළට ගැලූ ශුද්ධ මුදල : ඇ.ඩො. මිලියන 184
- ◆ රජයේ ව්‍යාපෘති ණය : ඇ.ඩො. මිලියන 1,439
- ◆ ජාත්‍යන්තර සුරැකුම්පත් නිකුතුව : ඇ.ඩො. මිලියන 1,500
- ◆ තැන්පතු භාරගන්නා ආයතන මගින් ලබා ගැනුන විදේශීය ණය : ඇ.ඩො. මිලියන 1,358
- ◆ සමාගම් සහ රජයට අයත් ව්‍යාපාර තුළට මුදල් ගලා ඒම : ඇ.ඩො. මිලියන 777

මෙහි ප්‍රතිපලයක් ලෙසින්, ඊට කලින් අවුරුදු දෙකේදීම හා, 2014 දී ද රටේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් වාර්තා වුණි.

2015 අගෝස්තු මහ මැතිවරණය වනතුරු, මූල්‍ය මණ්ඩලය මගින් ලංකා රුපියලේ අගය පවත්වා ගැනීම පිණිස විදේශ සංචිත විශාල ප්‍රමාණයක් 2015 පළමු අට මාසය තුළ වැය කළ බව ප්‍රකට කරුණකි. වර්තමානයේ ආර්ථික පසුබෑමට සහ විදේශවලට ගොදුරුවීම කෙරෙහි බලපෑ ඇති තවත් වැදගත් හේතුවක් නම්, මේ අද්දරදර්ශී සහ අපරිස්සම්කාරී ආකල්ප වේ.

මෙහි ප්‍රතිඵලය වූයේ 2014 දී ඇ.ඩො. මිලියන 1,369 ක් වූ ගෙවුම් ශේෂ අතිරික්තය, 2015 දී ඇ.ඩො. මිලියන 1,489 ක හිඟයක් බවට පත්වීමය.

මේ විනාශයේ ආරම්භය, සම්බන්ධයක් නැතිවා සේ පෙනෙන මූල්‍යශ්‍රයක් විය හැකිය. ඒ ගිණුම් පොලී අනුපාතය bps 50 කින් අඩු කිරීම මගින්, 2015 අප්‍රේල් වලදී මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමය. විවාදයට තුඩුදුන් භාණ්ඩාගාර බිල්පත් වංචාව සහ 2015 දෙසැම්බරයේ තිබුණනාට වඩා bps 100 පමණ වැඩිවූ පොලී අනුපාත ඊට බලපෑ හේතු අතර විය. මුදල් මණ්ඩලයේ පොලී සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් හටගත් ප්‍රතිඵල පහත සාකච්ඡා කෙරේ.

පළමුව : පොලිය ලිහිල් කරනු ලැබුවේ පිටරටින් වාහන ගෙන්වීමේ බද්ද සැලකිය යුතු මට්ටමකට අඩුකර තිබූ අවස්ථාවකය. එම කාලයේදීම ඉන්දන මිලද අඩුකර, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්ද නොමසුරුව වැඩි කෙරුණේය. ඒ පසුබිම යටතේ ආනයන සහ ණය ගැනීම් වර්ධනයක් ඇතිවෙතියි මූල්‍ය මණ්ඩලය අපේක්ෂා කරන්නට තිබුණි. එසේ අපේක්ෂා කළත් නැතත්, 2015 දෙවැනි ඛාගයේ දී ආනයන සහ ණය ගැනීම් වර්ධනයක් සිදුවිණි. 2015 දෙවැනි භාගයේ සමුච්චිත ණය වර්ධනය රුපියල් බිලියන 612 ක් විය. එය 2015 පළමුවන භාගයේ වූයේ රුපියල් බිලියන 480 කි. මෙම වර්ධනය ස්වභාවයෙන් ආර්ථිකය ආසන්නකාරී තත්ත්වයට පත්කළේ 2016 දී පොළී අනුපාතය සමානුපාති ලෙසින් වැඩි කරමිනි. ඉන් ඇතිවූන ණය පදනම් කරගත් ආනයන ඉල්ලුම ගෙවුම් ශේෂය කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපෑවේය.

දෙවෙනුව : ක්‍රමයෙන් අඩුවෙමින් පැවති පොළී අනුපාතය නිසා භාණ්ඩාගාර බිල්පත් දරණ විදේශකයන් අධෛර්ය වනු ඇතැයි මූල්‍ය මණ්ඩලය සිතුවා විය හැකිය. එසේ අපේක්ෂා කළත් නැතත් 2015 ආරම්භයේ දී රුපියල් බිලියන 455 ක් ලෙසින් ස්ථාවරව තිබූ විදේශිකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වත්කම්, පොළී අනුපාත අඩු වීමේ ප්‍රතිපලයක් ලෙසින් 2015 මැයි සිට අඩුවන්නට පටන්ගෙන, 2015 ජූලි වන විට රුපියල් බිලියන 400 ක් දක්වා පහත බැස, 2015 ඔක්තෝම්බර් වන විට රුපියල් බිලියන 300 පමණ අගයකට වැටුණේය. 2016 මාර්තු අගවන විට එම වටිනාකම රුපියල් බිලියන 220 දක්වා දැවැන්ත ලෙස පහත බැස තිබුණි.

තෙවෙනුව : ආයෝජකයන් ඉවත්ව යාමත් සමඟ රාජ්‍ය සුරැකුම්වල විදේශ විනිමය කඩිනමින් හීනවීමත් සමගම, රුපියලේ අගය හීනවෙතැයි මූල්‍ය මණ්ඩලය අපේක්ෂා කරන්නට ඇත. එසේ අපේක්ෂා කළත් නැතත්, ඒ ප්‍රතිඵලය ද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය මණ්ඩලය, වැරදි ආකල්පයක් මත රුපියල තදින්ම ආරක්ෂා කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා නිසි සැලසුමක්වත්, දිගින් දිගටම එසේ කිරීමෙන් ඇතිවන ප්‍රතිපල ගැන අවබෝධයක්වත් නොතිබුණ බව දැන් පෙනී යයි. එහි ප්‍රතිඵලයක් වූයේ මහ බැංකුවේ විදේශ විනිමය වෙළඳපොළට විකිණීම / සැපයීම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය 2015 මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඇ.ඩො. මිලියන 2000 ක් වීමය. එම ප්‍රමාණය 2016 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇ.ඩො. මිලියන 430 ක් විය.

ඒ අනුව 2015 අවුරුද්ද තුළ මහ බැංකුව මගින් විදේශ විනිමය වෙළඳ පොළට විකුණූ මුදල ඇ.ඩො. මිලියන 3250කි. මෙය, මුලු මහ බැංකු ඉතිහාසයේම කෙරුණු විශාලතම මැදිහත්වීම වූ අතර, එම ක්‍රමවේදය කිසිසේත් සාධාරණීය කල හැකි එකක් නොවන්නේය.

iv. සැලසුම් රහිතව මහ බැංකුව කටයුතු කිරීම.

ශ්‍රී ලංකාව, 2015 වසර පටන් ගත්තේ විදේශ සංචිත අතින් ඉතාමත් ශක්තිමත් තත්ත්වයක් ඇතිවය. ඕනෑම අනපේක්ෂිත බාහිර තත්ත්වකට ආරක්‍ෂාකාරීව මුහුණදීමේ හැකියාව ඉන් තිබිණි.

2015 දෙවැනි කාරුතුවේ සිට ශ්‍රී ලංකා රුපියල අගය හීනවීමේ පීඩනයකට ගොදුරු වී ඇති බව ප්‍රකට කරුණකි. මේ පීඩනය මතුවූයේ දේශීය සාධක වන දේශපාලනමය අවිශ්වාසය, පොළී අනුපාත වල අස්ථාවර තත්වය, අවදානම සහිත මූල්‍ය ක්‍රියාදාමය, ලිහිල් කෙරුණු මූල්‍ය ප්‍රතිපත්තිය, නුසුදුසු අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම් සහ අන්තර්ජාතික ප්‍රවනතාවයක් වූ (frontier/emerging) අවදානම් වෙළඳ පොළවලින් ආරක්‍ෂා සඳහා ඉවත්වීමේ (flight to safety) ගෝලීය නැඹුරුව නිසාත්ය.

මෙම සාධක දේශපාලන අධිකාරිය තුළත්, මුදල් මණ්ඩලය තුළත් යම් බියක් ඇති කරන්නට ඇති බව දැන් පෙනේ. ඒ නිසා, මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියල ආරක්‍ෂා කර ගන්නා අවධියෙන්, අතීතයේදී ඉතා අරපරෙස්සමින් රැස්කර ගන්නා ලද විදේශ සංචිත අසීමිතව යොදවන්නට පෙළඹූ බව දැන් පෙනේ.

එම අනුවණ ක්‍රියාවලියේ සෘජු ප්‍රතිපලයක් ලෙස, 2014 දෙසැම්බර් 31 වැනි දින ඕනෑම බාහිර අභියෝගයකට “පළිහත්” ලෙස මුණ දීමට තිබූ ඇමරිකන් ඩොලර් මිලියන 8208 ක්වූ රටේ විදේශීය සංචිතය සීග්‍රයෙන් පහළ බැස්සේය.

මේ බලාපොරොත්තු කඩවී ඇති අවස්ථාවේ දී (භාසාජනක ලෙස), රජයට දැන් විනය ඉදිරියේ බැගෑපත් වීමට සිදුවී ඇත. දැන් විනයෙන් උදව් ඉල්ලා සිටියද, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා 2012 ජනවාරි 28 වැනි දින, එවකට ඔහු විපක්‍ෂයේ සිටියදී, ෆයින්ෆැන්ෂල් ටයිම්ස් පුවත් පතට ලිපියක් ලියමින්, විනය ලෝකයේ රටවල ආර්ථික සාතකයා ලෙසින් හැඳින්වූ බවද මතක් කල යුතුය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මහ බැංකුවෙන් 2015 ජූනි සිට සැප්තැම්බර් දක්වා කරන ලද ඇ.ඩො. සැපයීම / අලවිය දැවැන්ත මිලියන 1800 කි. විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි මෙය වත්මන් රජය 2015 අගොස්තු මහ මැතිවරණයට මුහුණ දීම සඳහා, දේශපාලන අරමුණු ඇතිව රුපියලේ අගය කෘතීමව පවත්වාගෙන යාමට කරන ලද දැවැන්ත “ආර්ථික වියදමකි”.

එතැන් පටන් මහ මැතිවරණයෙන් පසුවත්, මූල්‍ය මණ්ඩලය මගින් විදේශ මුදල් වෙළඳපොළට නීතිපතා ඇමරිකන් ඩොලර් අලවි කිරීම මදක් සෙමෙන් වුවත් දිගටම කර ගිය බවද පෙනේ. දැන් තොරතුරු හෙළිවී ඇති ආකාරයට, 2015 අවුරුද්ද ඇතුළත විදේශ මුදල් වෙළඳ පොළට විකුණා ඇති සම්පූර්ණ ප්‍රමාණය අදහාගත නොහැකි ඇමරිකන් ඩොලර් මිලියන 3,250 කි. එම මුදල 2014 දෙසැම්බර් 31 වැනි දිනට තිබුණ විදේශ මුදල් සංචිතයෙන් 40% ක ප්‍රමාණයක කාබාසනීය කිරීමකි. එය, එක් දිනකට ඩොලර් මිලියන 9 කි

(රු. බිලියන 1.25 කි). තවද, ඇ.ඩො. මිලියන 3250 යනු, 2015 ජනවාරි 01 දිනට භාණ්ඩගාර බිල්පත් බැඳුම්කර වලින් කරන ලද මුළු විදේශීය ආයෝජනය වන ඇ.ඩො. මිලියන 2,966 ටත් වඩා වැඩි මුදලකි. විදේශ ආයෝජකයන් මෙම භයානක තත්ත්වය දෙස දැඩි අවධානයෙන් බලනු නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් විග්‍රහ කරන විට, රජයේ සහ මහ බැංකුවේ අද්වර්ගී සහ අවදානම් සහිත ප්‍රතිපත්ති නිසා, 2015 අවුරුද්දේ ඇතිවූ වැදගත් විදේශ විනිමය ගලාඊම් වලින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ බවද පෙනේ. ඒ අනුව, 2015 දෙසැම්බර් 31 දින වන විට, රට තුලට ගලා විත් තිබූ ඇමරිකන් ඩොලර් මිලියන 7,200 න් විශාල ප්‍රතිශතයක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය සංචිතයට එකතු කර ගත හැකිව තිබුණද, එසේ සිදු නොවීය. එලෙස දුර දක්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නම්, අවම වශයෙන් ඇ.ඩො. 2800 ක් වත් සංචිතයේ රඳවා ගනිමින් සංචිත මට්ටම පහසුවෙන්ම ඇ.ඩො. මිලියන 10,000 දක්වා ගෙන ඒමට ඉඩ තිබිණි. කෙසේ වෙතත්, අනුගමනය කරන ලද අයහපත් ප්‍රතිපත්ති නිසා, රටේ විදේශ සංචිතය ඉතා ශක්තිමත් මිලියන 8208 සිට, ඉතා කණගාටුදායක ලෙස ඇ.ඩො. මිලියන 7304 දක්වා, 2015 මුල සිට අග වන විට පහත බැස්සේය. මෙය ඇ.ඩො. බිලියනයක පමණ දැවැන්ත පහත බැසීමකි.

තවද ඇමරිකන් ෆෙඩරල් බැංකුවේ පොළී වැඩි කිරීමේ බලපෑමෙන් පවා ශ්‍රී ලංකාව මුදවා ගන්නට තිබිණි. ඒ වෙනුවට රටේ ආර්ථිකය පාවා දෙමින්, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් අතිමහත් විදේශ සංචිත ප්‍රමාණයක් රජය මගින් නැති කර ගන්නා ලදී. එහි ප්‍රතිපලය නම් අද රට හැම අංශයකින්ම ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්වයකට පත්ව තිබීමය.

මුදල් මණ්ඩලය මගින් විනිමය අනුපාතිකය අවුරුද්ද පුරාම කෘතිම ලෙස රඳවා ගෙන සිටි බවත් දැන් පැහැදිලිය. නිසි සැලැස්මක් හෝ ඉලක්කයන් නොමැතිව විශාල ප්‍රමාණවලින් විදේශ විනිමය වෙළඳ පොළට සපයන ලද බවත් පැහැදිලිය. ඒ අනුව 2015 අගෝස්තු වන විට රුපියල් 133 දක්වා සුළු වශයෙන් පහත බැසීමට ඔවුන් ක්‍රියා කලද, මහ මැතිවරණයෙන් පසු 2015 සැප්තැම්බරයේ සිට මුදල් මණ්ඩලයෙන් කෙරුණ මැදහත්වීම තරමක් දුරට ලිහිල් කල නිසා , රුපියලේ අගය සීග්‍රයෙන් පහත වැටී, 2016 මාර්තු වන විට රුපියලේ විකුණුම් මිල 150 බවට පත්විය.

2016 මැයි 9 ඩේලි මිරර් පත්‍රයට ලිපියක් ලියමින්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධාය අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලැගම ඉහත සඳහන් තත්වය මනාව තහවුරු කර ඇත. “දුර්වල මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය නිසා ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටුණි. පහසුවෙන්ම ණය ගැනීමට හැකිවීමත්, ආදායමින් කොටසක් පහසුවෙන් වෙන්කර ගත හැකි නිසාත්, ආනයන කිරීම් වැඩි කළේය. අඩු පොළිය නිසා විදේශිකයන් ඔවුන් සතුව තිබූ රජයේ සුරැකුම් විකුණා දමා ඇත. 2015 සැප්තැම්බරයේ රුපියල පා කිරීම සමඟම පොළිය ඉහළ දැමීමේ නම් ආර්ථිකය ඇදගෙන වැටීම වළක්වාගත හැකිව තිබිණ. පසුගිය කාලයේ රුපියල ලැබූ ප්‍රහාරවලින් පෙනී යන්නේ ආර්ථිකයේ ඇතිවූ වෙනස්කම් වල බලපෑම රුපියල මත පැටවී ඇති බවයි. ” මෙලෙස 2015 අවුරුද්ද තුල රුපියලේ අගය 9% ක් හෝ රුපියල් 13.01 කින් පහත බැස්සේය.

එම පහත වැටීම බරපතල පහල වැටීමක් ලෙස සැලකිය හැක්කේ, 2006 සිට 2014 දක්වා වූ අවුරුදු 9 තුළ රුපියලේ අගය අඩුවී තිබුණේ වසරකට 2.9% පමණ ප්‍රමාණයකින් පමණක් වූ නිසාය.

2015 වර්ෂයේ ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම මැන ඉතිහාසයේ එක් අවුරුද්දක් තුළ අඩුවූ විශාලම ප්‍රතිශතය වේ. තෙල් බැරලයක මිල කලින් වසරට වඩා 50% කට වඩා අඩුවීමක් නිසා ඇ.ඩො. 50 දක්වා පමණ අඩුවී තිබෙන සමයක, මෙය සිදුවීම භයානකය. මෙම තත්වයේ තවත් භයානක පැත්තක් වන්නේ, මුදල් මණ්ඩලය, එහි ඉතිහාසය තුළ කරන ලද විශාලතම විදේශීය මුදල් වෙළඳ පොළ මැදිහත්වීම සිදුවූ කාලයක මෙය සිදුවීමය.

V. අනවශ්‍ය සහ වංචනික ලෙස රටේ පොලී අනුපාතය ඉහල නැංවීම.

දැන් ඉතා පැහැදිලි කරුණක් වන්නේ මූල්‍ය මණ්ඩලය, 2015 මැද කාලයේ වඩාත් සුදුසු මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම්, ණය වර්ධනය 2015 අගචන විට ක්‍රමයෙන් හීනවී යාමට ඉඩ තිබූ බවත්, ආර්ථිකය මෙයට වඩා ස්ථාවරවීමටත් ඉඩ තිබූ ප්‍රමාණය අද වන විට ගිලිහී ගොස් ඇති බවය. ඒ වාගේම, 2014 අගදී පැවැති පොලී අනුපාත, දැනට වැඩිවී ඇති bps 400 සිට 500 දක්වා ප්‍රමාණ වෙනුවට bps 100 සිට 200 දක්වා ප්‍රමාණ වලට පමණක් වැඩිවීමට ද ඉඩ තිබූ බවය. පහත දැක්වෙන වගුව එය පෙන්වුම් කරයි.

වගුව : භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පොළීය

කාලය	31.12.14 දිනට අනුපාතය	31.12.15 දිනට පොලී අනුපාතය	31.03.165 දිනට පොලී අනුපාතය	මාස 15 ක් තුළ වැඩිවීම	01.01.15 සිට 31.03.16 වැඩිවීම%
මාස 3	5.72	6.37	8.82	3.10	54.2
මාස 6	5.86	6.64	9.63	3.77	64.3
මාස 12	6.04	7.09	10.24	4.20	69.5
< අවු. 2	6.22	7.63	10.40	4.18	67.2
< අවු. 5	7.26	9.63	12.56	5.30	73.0
< අවු 6	7.57	9.77	10.58	5.01	66.2
< අවු. 8	7.91	10.15	12.83	4.92	62.2
< අවු. 10	7.99	10.40	12.93	4.94	61.8
< අවු. 15	8.58	10.60	12.92	4.34	50.6
< අවු. 20	9.15	10.88	13.03	3.88	42.4
< අවු. 30	9.27	11.34	13.20	3.93	42.4

මූලාශ්‍රය: මහ බැංකු වාර්තා

ස්ථාවර සහ තර්කානුකූල මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් 2015 අවුරුද්ද මැද දී, වඩාත් තියුණු මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවේ නම්, සෑම පාර්ශ්වකරුවන්ගේම විශ්වාසය වැඩිකිරීමට, මුදල් මණ්ඩලයට හැකිව තිබේ. ඒ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයකට 136 කට වඩා පහත වැටීම නොවන්නට තිබේ. එයත් මුදල් මණ්ඩලයේ අවම මැදිහත්වීමකින් සිදු කරන්නට තිබේ. එබඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මහ බැංකුවට බණිජ තෙල් මිල අඩුවීමෙන් ලැබූ ඉතිරියෙන් සහ බැඳුම්කර වලින් තවත් විදේශ සංචිත රැස්කර ගන්නට හැකිව තිබේ. මේ තත්ත්වය යටතේ ඉන්දීය මහ බැංකුවෙන් දේශපාලන අරමුණ සහිතව දෙනු ලැබූ විදේශ මුදල් හුවමාරුව (Currency SWAP) පවා අවශ්‍ය නොවීමට තිබේ.

එසේ ම, සුරැකුම් වෙළඳපොලින් විනිමය පිටතට ගලායාමද අඩු වීමට ඉඩ තිබේ. මෙහි කලින් විස්තර කළ පරිදි යම් යම් කාරණා නිසා විදේශ සංචිත යම් ප්‍රමාණයක් ගලායාම සිදුවිය හැකිව තිබුණද, එය ද විශාල වශයෙන් අඩු වන්නට තිබුණි.

එපමණක් නොව, 2014 දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තිබූ ණය අනුපාතය 70.7% ක් වූනි. වර්ෂ 2005 දී එම අගයම 91% ක්ව තිබුණි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, ණය සේවා ගාස්තුව, 2014 දී අවුරුදු 15 කින් අඩුම ප්‍රමාණය වූ 4.2% ක් විය. 2002 දී, එය 7.4% ක් විය. ණය සඳහා ගෙවා අවසාන කළ යුතු කාලය, (Average Time to Maturity) ATM 2005 දී අවුරුදු 2.38 ක් විය. 2014 දී එය 5.8 ක් විය.

එහෙත් 2014 අගදී රජය විසින් ගෙවිය යුතු මුදල ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391 ක් වුවද, 2015 දී, එය රුපියල් බිලියන 8,503 දක්වා වැඩිවිය. 2015 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) වශයෙන් ඇ.ඩො. මිලියන 3,100 ක් ණය ලබාගෙන ඇත. 2011 සිට 2014 දක්වාම ණයට ගෙන තිබුණේ ඇ.ඩො. බිලියන 1500 ක් පමණි. 2015 න් පසු ගන්නා ලද SLDBs මාස 13 ක් වැනි කෙටි කාලීන ණය බහුතරයකින් සමන්විතය. මීට පෙර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා ආපසු ගෙවීමේ කාලය අවුරුදු 3 සිට 5 දක්වා විය.

තවද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලෙස ලබා ගන්නා ලද විදේශ මුදල්, මේ වන විට රුපියල රැකගැනීමට භාවිතය කොට අවසන්ය. දැන් මහ බැංකුවේ එම විදේශී මුදල් නැත. එම නිසා, එම සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීමට කාලය පැමිණෙන විට, කාලය දික් කර ගැනීමට අනිවාර්යයෙන් සිදුවන්නේය.

ඉන්දීය මහ බැංකුවෙන් ලබාගත් විදේශ මුදල් හුවමාරුව සඳහා ද 2016 තෙක් කල් දිගු කර ගැනීමක් කරන්නට සිදුව තිබේ. එහෙත් එය වුවත් 2016 දී ගෙවීමට සිදු වන්නේය.

කෙටි කාලීන ණය ගැනීම, අවදානමට මුහුණ පෑම හා බලාපොරොත්තු සුන්වීම යන අවදානම් දෙකම, ඇති කරයි. ඒ නිසා ආයෝජකයන් ඉහළ අවදානම් වාරිකයන් වශයෙන්, පොලී අනුපාතයේ වැඩිවීමක් දැන් ඉල්ලා සිටීම පුද්ගලයන් නොවේ.

එමෙන්ම, 2016 තුළදී අපේක්ෂිත ඇමරිකාවේ පොලී අනුපාතය වැඩි කිරීමත් සමඟම, ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ කාලය, වැඩි වියදමක් දරා දීර්ඝ කර ගැනීමට සිදුවනු ද සැකයක් නැත.

vi. යටිතල පහසුකම් ව්‍යාපෘති අත්තනෝමතිකව නවතා දැමීම හරහා, ආර්ථික වර්ධන වේගය අඩපණ කිරීම

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පෞද්ගලික ආයෝජනය වන චීන සමාගමක ඇ.ඩො. මිලියන 1400 ක් වටිනා වරාය පුරවරයක් සහ ඔස්ට්‍රේලියානු ධන කුවේර ජේම්ස් පැකර්ගේ ඒකාබද්ධ හෝටල ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් හිතාමතායේ නවතා දැමීම ඔස්සේ, රටේ ආර්ථිකයේ වර්ධන වේගයට විශාල පහරක් රජය විසින් එල්ල කරන ලදී.

මේ ව්‍යාපෘති නවතා දැමීම පිටුපස ජනාධිපතිවරණය කාලයේ සහ ඊට පසුවත් රාජ්‍ය නොවන සංවිධාන හරහා බලපෑම් කළ දේශීය බලවේග තිබුණු බව පැහැදිලිය. උදාහරණයක් වශයෙන් 'Friday Forum' නමැති යහමින් මුදල් ඇති රාජ්‍ය නොවන සංවිධානයක්, වරාය පුරවරය පිළිබඳ විවිධ පදනම් රහිත තොරතුරු ඉදිරිපත් කරමින්, ව්‍යාපෘතිවල ආයෝජනය වන මුදල් හා වෙනත් දේවල් පිළිබඳ වෝදනා එල්ල කරමින් උද්ඝෝෂණ කළ බව සියලු දෙනා දන්නා කරුණකි. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 'Friday Forum' දැක්වූ උනන්දුවේ මට්ටම දෙස බැලූ කල, 2015 අගෝස්තුවට පසු ඔවුන් රැක ඇති දැඩි නිහැඬියාවත්, ව්‍යාපෘති කිහිපයකම වැඩ නැවත ආරම්භ කර ඇති විට ඔවුන් අනුගමනය කරන හික්මි භාවයත් අතිශයයෙන් පුද්ගලාකාර බව කිව යුතු නොවේ.

එහෙත්, 2015 ජනවාරියට පෙර, මේ ආකාරයට නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන, තම ක්‍රියාකාරකම් ඔස්සේ අනාගත පෞද්ගලික අංශ ආයෝජන අධිකාරියමත් කර ඇති බව අද පැහැදිලි වෙමින් පවතී. එම ක්‍රියාවලියට වර්තමාන රජයද තම ක්‍රියාවන් හරහා වක්‍රා කාරව යම් අනුබලයක් දී ඇති නිසා, එමගින් සෘජු විදේශීය ආයෝජන 2015 දී අධික ලෙස අඩු වී ගොස් ඇති බවද පෙනේ. 2015 දී ඇමරිකන් ඩොලර් මිලියන 3,000 ඉක්මනු ඇතැයි බලාපොරොත්තුවූ සෘජු විදේශ ආයෝජන, ඇ.ඩො. මිලියන 1,161 පමණක් බවට පත්වුණි. 2014 දී, සෘජු විදේශ ආයෝජන ඇ.ඩො. මිලියන 1,635 ක් වූ බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

රජය 2015 දී, ඒක පාර්ශ්විකව වරාය පුරවර ව්‍යාපෘතිය නවතා දැමීම නිසා ඒ අවුරුද්දේ අහිමි වූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො. මිලියන 700 ක් වූ බව දැන් තක්සේරු කර ඇත. එම දේශපාලන ක්‍රියාව නිසා කෙටිකාලීනව රැකියා වර්ධනයටත්, දිගු කාලීනව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ විශ්වාසයත් බිඳ වැටීම මෙම ක්‍රියා මාර්ගය ඔස්සේ සිදු වූ බව ද අද පැහැදිලිය. එමෙන්ම, නවතා දැමූ ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවට 2015 දී අහිමි වූ ආයෝජනය ඇ.ඩො. මිලියන 200 කි. එම ව්‍යාපෘතියේ ඊට පසු අවුරුදු වල ආයෝජනය කිරීමට තිබූ ඇ.ඩො. මිලියන 300 ක් ද අහිමි වී ඇත. 2015 දී අහිමි වූ තවත් සෘජු විදේශ ආයෝජනයක් වනුයේ මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණය කළ ඉන්දීය තෙල් ගවේෂක සමාගම ස්ව තාන්ත්‍රිකව ලංකාවෙන් ඉවත්ව යාමය. 2015 දී ඇ.ඩො. මිලියන 100 ක් සහ පසු අවුරුදුවල ආයෝජනය වීමට තිබූ විශාල මුදලකුත් ඉන් රටට අහිමි විය.

සෘජු විදේශ ආයෝජන ගැන සැලකිලිමත්විය යුතු බවත්, විදේශ ආයෝජකයන්ට සාධාරණ සැලකිලි දැක්විය යුතු බවත් රජයට තේරී ගොස් ඇත්තේ යම් කලකට පසුව බව දැන් පැහැදිලිය. අවුරුද්දක් පමණ කාලයක් නවතා තිබූ වරාය පුරවර ව්‍යාපෘතිය ආපසු පටන් ගැනීමට අවශ්‍ය නිසා “පරිසර බලපෑම් තක්සේරු වාර්තාව” අලුතෙන් සැකසුවායයි බොරුවක් මවා, එම ව්‍යාපෘතිය “ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍ර” ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් රජය දැන් ප්‍රතිපත්ති වෙනස් කර ඇති බව පෙනේ. නමුත්, ඒ වන විට, ඒන ව්‍යාපෘති සමාගම අවුරුද්දක් වැඩ නවතා තිබීමෙන් සිදුවූ පාඩුව වෙනුවෙන් දිනකට ඇ.ඩො. 380,000 ගණනේ, ඇ.ඩො. මිලියන 125 ක (රුපියල් බිලියන 18.5) දැවැන්ත වන්දියක් රජයෙන් ඉල්ලා අවසානය. රජයට වන්දිය ගෙවීමට නොහැකිවූහොත් ඒන සමාගමට එම වන්දි මුදලට සරිලන වටිනාකමට, ඉඩම් කොටසක්, මුහුදු ගොඩ කර ගැනීමෙන් අත්පත් කර ගැනීමට අවසර ලබා දෙන්නට සිදුවනු ඇත. 2016 අප්‍රේල් මුලදී චීනයට ගමන් කල ශ්‍රී ලංකා අගමැති වික්‍රමසිංහ මේ ඓතිහාසික වන්දිය පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වී ඇත. ඒ හරහා ව්‍යාපෘති නැවැත්වීම පහසු වූවත්, ඒවා නැවත පටන් ගැනීම පහසු නැති බව, රජය දැන් හොඳින් තේරුම් ගෙන ඇත.

2016 මැයි 7 දින “ද අයිලන්ඩ්” පුවත්පතට ප්‍රකාශයක් කරමින් ජලජ සම්පත් හා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ද කියා ඇත්තේ ඒන සමාගමට වන්දි ගෙවීමට රටට නොහැකි නිසා වරාය පුරවර ව්‍යාපෘතිය නැවැත්වීමට නොහැකි බවය.

ලෝක දේශපාලන යථාර්ථ අවබෝධ කර ගත් රජයට දැන් සිදු වී ඇත්තේ ඒන වන්දනාවේ ආපසු යෑම බව ආර්ථික විශේෂඥ, ආචාර්ය දුෂ්නි විරකෝන් පෙන්වා දී ඇත. ඇය කියා ඇති ආකාරයට ඇමෙරිකාවට හෝ ඉන්දියාවට, එබඳු මුදලක් අප රට තුල ආයෝජනය කරන්නට හැකියාවක් නොමැත. ප්‍රාග්ධනය ඇත්තේ ඒනයේ බව ඇය අවධාරණය කරයි.

මේ සියල්ලේ බලපෑම කාර්මික අංශයට ද මේ වන විට දැනී ඇත. එය සනාථ කරමින් 2015 දී කාර්මික අංශයේ වර්ධනය 4% දක්වා පහත වැටී ඇත. විරැකියාව ද 10% කින් වැඩිවී ඇත.

මේ හේතුවත් නිසා, 2009 ට පසු දළ දේශීය නිෂ්පාදිතයේ අවම වර්ධනය වන 4.8% දක්නට ලැබෙන්නේ 2015 දීය. එහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ, 2009 දී ලෝක ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ යුද්ධය, එම වසරේදී නිම වූ බවය. එසේ වුවත්, ශ්‍රී ලංකාව එම වසරේ දීත් 3.5% වර්ධන ප්‍රතිශතයක් වාර්ථා කර ගැනීමට පොහොසත් විය. තවද, සියලු ප්‍රශ්න මධ්‍යයේ වුවත්, 2010 - සිට 2014 කාලයේ, ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදිත වර්ධනය 6.8% ක සමාන්‍ය අගයක් විය.

vii. විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය නැතිකර ගැනීම.

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන වාසි තකා, රටේ සියළු දත්ත සහ සංඛ්‍යා ලේඛණ වැරදියැයි, රජය විසින් දේශීය වශයෙන් ගෙන යන ලද ප්‍රචාරය, ඔවුන් බලාපොරොත්තු නොවූ පරිදි බලපෑමක් ඇති කරමින්, විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ ලීමට හේතුවිය. විශාල වශයෙන් විදේශ ධනය ගලා එනවායි කියමින් බලයේ සිටින අය නිතර කරන ලද අසත්‍ය ප්‍රකාශද, රටේ ව්‍යාපාර විශ්වාසය (business confidence) පහත හෙලීය. මෙම අවිශ්වාසය උපදවන ප්‍රකාශන විදේශ ආයෝජනයට දැඩි හානි පැමිණ විය. අද රටේ ඇති ආර්ථික බිඳ වැටීමට එම ප්‍රකාශ විශේෂ හේතුවක් විය. තමන් විසින් ම ඇති කරගත් අවිශ්වාසය පැතිරී ඇති අර්බුදයක, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව දැන් හිරවී ඇත. මේ අර්බුදය ඇතිවූයේ ඉහත කී ආයතන දෙකේ ආධුනික සන්නිවේදන උපාය මාර්ග කරන කොටගෙන බව අද බොහෝ දෙනාගේ මතයයි. සදාචාරාත්මක බවක්වත්, වෘත්තීය බවක්වත් නොමැතිව නිර්මාණය කරන ලද මෙම බොළඳ ප්‍රකාශ, මේ ආයතන දෙක පිළිබඳ දැඩි අවිශ්වාසයක් ද දැන් ඇති කොට ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික දත්ත සහ සංඛ්‍යාත්මක තොරතුරු වැරදියැයි ප්‍රකාශ කළා මදිවාට, 2014 හා ඊට පෙර අවුරුදු සඳහා ජනගහන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවත්, මහ බැංකුවත් එකතු වී නිකුත්කර තිබූ සංඛ්‍යා ලේඛණ සංශෝධනය කොට උප ඇමතිවරයෙක් විසින් ප්‍රකාශයට ද පත් කරන ලදී. එසේ කරමින් 2014 සඳහා මහා බැංකුව ප්‍රකාශ කර තිබූ 7.4% ක ආර්ථික වර්ධන අනුපාතය, ඊට මාස 2 කට පසු 4.9% දක්වා මෙම නව වාර්ථා අනුව පහළ හෙලීම විදේශ ආයෝජකයන් මවිතයට පත් කරන්නට හේතු ද විය .

එපමණක් නොව, රජයේ වගකීමක් ඇති යයි කියන ප්‍රකාශකයෝ, රටේ ණය තොරතුරු වැරදි බවත්, රුපියල් ට්‍රිලියනයක (බිලියන 1000) පමණ “සැඟවුණු ණය” ඇති බවත්, ඒවා වත්මන් රජයට ගෙවන්නට සිදුවන බවත්, පුන පුනා කියා සිටියහ. මෙම ප්‍රකාශන වලින් දේශීය දේශපාලනික වාසීන් ගත හැකියැයි ඔවුන් සිතුවද, යතාර්ථවාදීව සිදුවූයේ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශාල අවිශ්වාසයක් හට ගැනීමය. තවද, 2015 පෙබරවාරියේ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් ඇති වූ මහා වංචාව හෙවත් බැඳුම්කර මංකොල්ලය වසන් කර ගැනීම සඳහා, පසුගිය රජය කාලයේ දී රුපියල් ට්‍රිලියන 2 කට වඩා අධික වංචාවලේ බැඳුම්කර නිකුතුවේදී සිදුවී ඇති බවද ඔවුන් ප්‍රකාශ කෙරුහ. එම ප්‍රකාශන ඔස්සේද, දිගු කාලයක් තිස්සේ මහජනයාගේ සහ විදේශිකයන්ගේ විශ්වාසයට පාත්‍රව තිබූ මහ බැංකුවේ සුරැකුම්පත් හා බැඳුම්කර මගින්

මහජන ණය ලබා ගන්නා ක්‍රියාවලිය ගැනද, දැවැන්ත අවිශ්වාසයක් ගොඩනැගෙන්නට විය.

ඊට අමතරව, තවත් 'වගකිව යුතු' ඇමතිවරයකු, හිටපු ජනාධිපතිවරයා ඇ.ඩො. මිලියන 18,000 ක් වංචාවක් කර ඇතැයි කියා සිටියේ ය. එම ඇමතිවරයා තව දුරටත් කියා සිටියේ, නව රජය විදේශීය උපකාරයන් සහිතව එම මුදල හිටපු ජනාධිපතිවරයාගෙන් අය කර ගන්නට ක්‍රියාකරන බවය. මෙබඳු කියමන් වලින් ඇත්ත වශයෙන්ම සිදුවූයේ නොසිතූ ප්‍රතිඵල (unintended consequences) ඇතිකරමින්, රටේ පරිපාලන සහ මූල්‍ය ක්‍රියා මාර්ග ගැන විදේශ රටවල සහ ආයෝජකයන් අතර විශාල අවිශ්වාසයක් ඇතිවීමය. එමගින් විදේශ ආයෝජනය දැඩි ලෙස අධෝරාමය මත් කෙරුණි. කර තිබූ ආයෝජන පවා ආපසු රැගෙන යාම සිදුවිය. ශ්‍රී ලංකා රුපියලේ අගය බැසීමට සහ ගෙවුම් ශේෂයේ හිඟයක් අහිමිවීමට ද එය සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති කළේය.

එපමණක් නොව, රජයේ ඇමතිවරු, විටින් විට, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් රටට විදේශ මුදල් විශාල වශයෙන් ගලා එන බවත් පැවසූහ. සෞචුද්‍ය අරාබියෙන් එන ආයෝජකයන්ගෙන්ද, "කිසිම ප්‍රශ්නයක් හෝ නො අසන" බෙල්ජියමෙන් එන අබිරහස් ආයෝජනකයකු ගෙන් ඇ.ඩො. බිලියනයක් ගෙන එන බවත් ඔවුහු කීහ. මෙම බොළඳ ප්‍රකාශන වලින්ද සිදුවූයේ විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාව විහිලුවක් ලෙස සැලකීමයි.

ඊටත් අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය ගෙවීමට රජය අසමත් බවද ඔවුන් තව දුරටත් කියා සිටියහ. එම ප්‍රකාශය නිසා ගුවන් සමාගමට ණය සහ අත්තිකාරම් සපයා ඇති ණය හිමියෝද බිය වී, තමන් යොදවූ මුදල වඩාත් සුරක්ෂිත කර ගැනීමට උත්සහ කල බවද වාර්තා වුණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව කරන ලද බොළඳ සහ අසත්‍ය ප්‍රකාශන වල යටි අරමුණ දැන් පැහැදිලි වෙමින් පවතින බවද සමහරු පෙන්වා දෙති. එනම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පාඩු සිදු කොට, ඉතා අඩු මුදලකට රජයේ හිතවතෙකුට එය විකිණීමට රජය සූදානම් වන බව දැන් රහස් කතා කෙරෙනු ඇත.

ඉහත කී කරුණු රටේ පරිපාලනයට සහ ආර්ථිකයට කෙතරම් හානි සිදුකර ඇද්ද යත්, එය වෙනස් කිරීමට ඉතා දිගු කාලයක් අවශ්‍ය වනු නොඅනුමානය. එපමණක් නොව එවැනි ප්‍රකාශන කළ, දැන් ඉහළ තනතුරු වල සිටින අය වෙනුවට වෙනත් අය පත්වීමත් අත්‍යාවශ්‍ය බවත් බොහෝ දෙනාගේ මතයයි. අනාගතයේදීවත් ශ්‍රී ලංකා ආර්ථික බළධාරීන් කරන ප්‍රකාශ 'හරයක් ඇති ඒවා' (Credible) ලෙස ආයෝජකයන් පිලිගනු ඇත්තේ එවිට පමණය.

viii. ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ විශාලතම හොරකම

2015 පෙබරවාරියේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවත්, එය කෙසේ හෝ වසන් කිරීමට පසුව කරන කියන ලද දේ වලින්, ආයෝජකයන් අතර දැඩි කම්පනයක් ඇති කළේය. එම ක්‍රියාවෙන් මහ බැංකුවේ කීර්තියට අතිවිශාල හානියක් සිදුවූවා පමණක් නොව, ආර්ථිකයේ විශාල පසු බැමකට ද එය හේතු විය.

1996 බොම්බ පිපිරීම සිදුවූයේ මහ බැංකුවට ඉදිරිපිට ය. 2015 බැඳුම්කර පිපිරීම සිදුවූයේ මහ බැංකුව ඇතුළතය. බැඳුම්කර පිපිරීමේ විපත් පියවි ඇසට පෙනෙන්නේ නැති වුවත් ඒවා බෝම්බ පිපිරීමෙන් සිදුවූවාට වඩා හානිකර බව බොහෝ විශ්ලේෂකයින් පවසා ඇත. අවුරුදු 65 ක කාලයක් පුරා මහ බැංකුව මෙබඳු අව නම්බුවකට පාත්‍රවූයේ නැති බවත් ඔවුන් ඉතා කනගාටුවෙන් කියති.

මෙම මංකොල්ලය සිදුකරන ලද්දේ භාණ්ඩාගාර බැඳුම්කර හිතාමතා වැඩිකරන ලද පොළියකට නිකුත් කරමිනි. එම බැඳුම් කර අවුරුදු 30 බැඳුම්කරය. එම කාලයට ගණන් බැලූ කළ, 2015 වසරේදී නිකුත් කරන ලද සියලුම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙනුවෙන් පොලී අනුපාතය වැඩි වීම හේතුකොටගෙන මෙම මංකොල්ලය නිසා රජයට ගෙවීමට සිදුවූ වැඩි පොළිය, රුපියල් බිලියන 145 කටත් වඩා ඉහලගොස් ඇති බව විශ්ලේෂකයින් දත්ත ආශ්‍රිතව පෙන්වා දී ඇත.

මෙම මංකොල්ලයට පෙර මහ බැංකුව බැඳුම්කර නිකුතුවේදී අනුගමනය කළ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය, මෙසේය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි කිරීම හරහා වෙන්දේසියේ ඉල්ලුම මත මූලික පොලිය සහ බැඳුම්කර වටිනාකම තීන්දු කෙරුනි. එසේ කරද්දී ඉහල පොලියක් ආයෝජකයන් ඉල්ලා ඇත්නම් මහ බැංකුව සාධාරණ යයි හැඟෙන පොළිය තෙක් පමණක් ලැබී ඇති ලංසු සඳහා බැඳුම්කර වෙන්කොට, එසේ වෙන්කර ඇති බැඳුම්කර සඳහා සාමාන්‍ය පොලිය තීරණය කරන ලදී. ඊට පසුව තව දුරටත් බැඳුම්කර ඉතිරිව තිබුණේ නම් එම බැඳුම්කර වෙළඳපොළේ තීරණය වූ පොලී අනුපාතයන්ට, ප්‍රාථමික ගැනුම් කරුවන්ට ගන්නට ඉඩ දුනි.

මෙලෙස අවුරුදු 20කටත් වඩා වැඩි කාලයක් ඔස්සේ බැඳුම්කර සහ බිල්පත් නිකුත් කොට තිබියදී, මහ බැංකුවේ එවකට අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, මහජන ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ මේ වංචාව සිදුවූ දිනයේ අගමැතිවරයාගේ නියෝගය පරිදි භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සියල්ල වෙන්දේසියෙන් පමණක් එදින සිට අලවිකරන ක්‍රමයක් අනුගමනය කෙරුණ බවය. මෙහි ප්‍රතිඵලය වූයේ ඉතා අවාසිදායක පොළියකට වුනත් ණය ගැනීමට මහා බැංකුවට අවස්ථාව උදා වීමයි. තවද මෙම මංකොල්ලය සිදුකිරීමට, රාජ්‍ය බැංකුවක සහයද ලබාගෙන ඇති බවට කෝප් කම්ටුවේදී කරුණු හෙලි වුනි. එසේ සිදුවන්නට නම්, රජයේ ඉහලම තලයේ නායකයන්ගේ සහය මෙම මංකොල්ලයට තුඩු දී ඇති බවටද සාධාරණ සැක පහල වී ඇත.

2016 මාර්තු මාසයේදී ද, ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතිවූ තවත් බැඳුම්කර වංචනික නිකුතුවක් ගැනත් වෝදනා නැගී ඇත. විගණකාධිපතිවරයාද මෙම වංචාව සිදුවූ බවට වාර්තාවක් නිකුත් කොට ඇත. එහෙත් මේ සම්බන්ධයෙන්ද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ඉල්ලා සිටියත්, රජය හෝ මහ බැංකුව එසේ කරන්නට අකමැති බව සහතිකය. ඔවුන් එසේ කරන්නේ හොරු 'ආරක්ෂා' කිරීමට දරන උත්සාහය නිසා බව යයි අද බොහෝ දෙනෙකුගේ මතය ද වී ඇත.

මේ දූෂිත ක්‍රියාවන් නිසා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලට ගෙවන සමස්ත ණය සේවා ගාස්තුව පැහැදිලි ලෙස වැඩිවී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහජනයාට තමන්ගේ සියලු ගනුදෙනු වලදී වැඩි පොලියක් ගෙවීමටද සිදුව ඇත.

2015 මහ බැංකු වාර්තාවට අනුව, 2014 දී රජයේ ණය සේවා ගාස්තුව රුපියල් බිලියන 1,076 ක් විය. 2015 දී එම අගය රුපියල් බිලියන 1,318 ක් බවට පත්විය. එය 22.4% ක දූවැන්න වැඩිවීමකි. තවද, 2015 දී, පොලිය සඳහා රජය ගෙවූ මුදල, රුපියල් බිලියන 66.4 කින් වැඩි වූ බවද, 2015 මහා බැංකු වාර්තාව පැහැදිලිව පෙන්වා දී ඇත. එවන් මුදලක් රජයට ඉතිරිවුවා නම්, තවත් කොළඹ කටුනායක වැනි අධිවේගී මාර්ගයක් තනන්නට හැකිවන්නට තිබිණි.

තවද, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජයවර්ධනට අනුව, මේ වංචනික ක්‍රියාවට පසුව මහ බැංකුව පුදුම ඵලවන ලෙස නිහඬ විය. එම නිහඬියාව නිසා, මහ බැංකුවේ කීර්ති නාමය තව තවත් පදුලු වී ඇති බවද ඔහු කියා සිටී. දේශීය වෙළඳ පොළ කැලඹිල්ලට පත්විය. අන්තර්ජාතික වෙළඳපොළවල් හීනියට පත්විය. දිගු කලක් තිස්සේ මහ බැංකුව තුළ තිබූ යහපාලන සංකල්පය විහිළුවක් බවට පත්විය, එහෙත් මහ බැංකුවත් රජයත් මිනිසුන්ගේ හඬට ඇහුම්කම් දීමක් නම් පෙනෙන්නේ නැත. මේ සියල්ලේ වගකීම මහ බැංකුවේ අධිපති මහේන්ද්‍රන් සහ අගමැති වික්‍රමසිංහ භාර ගත යුතු බව දිනෙන් දින සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කියන්නට පටන් ගෙන ඇත.

ix. මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා රට සහ ආර්ථිකය අකර්මණ්‍ය කිරීම

දින පතා මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තුවට රැගෙන එන මුල් පෙළ ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය කරුවන්ගේ කැමරා එළිය යට අපහාසයට ලක්කරනු ලැබීම හරහා ආයෝජකයන් හා රජයේ නිලධාරීන් තුළ මහත් බියක් මේ රජය විසින් උපදවන ලදී.

කොටස් වෙළඳපොළ සහ වෙනත් මූල්‍ය අංශවල වංචාවල් සිදුකර ඇතැයි වෝදනා කර කරනු ලබන වෙනත් දේශපාලන මත දරන ව්‍යාපාරිකයින්ට විරුද්ධව කරන වැටලීම් හරහාද ඉහළ පෙළේ දේශීය ආයෝජකයන්, තම දිගුකාලීන ආයෝජන ස්ථිර වශයෙන් ම නවතා දමා ඇත. රජය මෙම ක්‍රියා මගින්

ආර්ථික පරිහානිය තව දුරටත් ඉක්මන් කර ගෙන ඇත. මේවා මගින් ඇතිවන අයහපත් හැඟීම් හා බිය වැද්දීම් ඔස්සේ අයෝජනයන් සහ විශ්වාසය තව දුරටත් කඩා කප්පල වී ඇත.

මේ අතරතුරේ වත්මන් රජයේ නොවිසුදුනු විශාල වංචාවල් රාශියක් මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තුවට ගෙනවිත් නැති බවත් සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි. මෙවන් මහා පරිමාණ දූෂණ අතර තීරුබදු අය නොකිරීම්, භාණ්ඩාගාර බැඳුම් කර වංචා, වංචනිකව අධික පොළී ගෙවීම් සහ ඉහළ නිලධාරීන් විසින් අධික මිල ගෙවා තමන් ගේ පුද්ගලික ඇඳුම් පැළඳුම් පවා රජයේ වියදමෙන් මිලදී ගැනීම ආදිය වේ.

x. විහිලුවක් වූ 2016 අයවැය

2016 ජනවාරි 02 දින, ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතෙහි පලවූ ආර්ථික ලිපියක මෙසේ සඳහන් විය. “පැණි රස කාරක ලබා දී ඇත. නමුත් දේශපාලන හැඟීම් ඇඹුලය. දබර කර ගැනීම සහ අභ්‍යන්තර ගැටුම් රජය තුළ පමණක් නොව, කැබිනට් මණ්ඩලය තුළත් අද පැන නැගී ඇත. පිරිසිදු පාලනයක් වෙනුවට මිනිසුන් හිතස්සවන තත්ත්වයක් අද උදා වී ඇත.”

2016 අයවැය ලේඛණය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් සම්මත වූ බව සත්‍යයකි . එහෙත් ඉතා කෙටි කලකින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් අත්පත් කරගනු ඇතැයි බලාපොරොත්තු වූ නද, මෙම අයවැය යෝජනා මහත් කණගාටු දායක ලෙසින් අසාර්ථක වූ බවද සත්‍යයකි. බොහෝ යෝජනා කෙලවර වී ඇත්තේ ක්‍රියාත්මක කිරීමට නොහැකි සංකීර්ණ ඒවා ලෙසය. රජයේ අනුමැතිය ලබාගැනීමට බැරි විවාදයට තුඩුදෙන ඒවා ලෙසය. මහජන සහයෝගය ලබා ගැනීමට බැරි අසාර්ථක ඒවා ලෙසය. සියලුම යෝජනා පාහේ සංශෝධනය කෙරුණි. අවසානයේදී කණගාටුදායක විහිළුවක් බවට 2015 අයවැය පත්වී ඇත.

මෙලෙස ඉදිරිපත් කරන ලද අයවැය ගැන විශ්ලේෂකයන් දක්වා ඇති මත අතරින් පෙනී යන්නේ මෙම අයවැය ඉතා ප්‍රාතමික, භාසාජනක සහ ප්‍රායෝගික නොවන එකක් බවය. එලෙස ඔවුන් පෙන්වා දී ඇති කරුණු සමහරක් වන්නේ :

- අ. පැහැදිලිවම ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය තිබියදී, සමහර අනවශ්‍ය සමාගම් බදු සහ ආදායම් බදු අඩු කිරීම.
- ආ. බදු නොවන ආදායම රුපියල බිලියන 375 දක්වා වැඩි කිරීමට අදහස් කෙරුණේ පැහැදිලිවම රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලිකරණය කොට, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම හරහා වීම. එහෙත් පවතින දේශපාන පසුබිම මත එවන්තක් ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු වීම.

ඇ. සහනාධාර කප්පාදු කොට ආදායම තහවුරු කර ගැනීමට අදහස් කිරීම, මෑතකදී පැවැති මැතිවරණ දෙකකදීම ලබා දුන් පොරොන්දු වලට සම්පූර්ණයෙන්ම පටහැනි වීම. මෙලෙස හට ගත් අර්බුකාරී තත්වය ඔස්සේ 2016 අප්‍රේල් මාසය වන විටත්, අයවැයේ බොහෝ යෝජනා ක්‍රියාත්මක වී නොතිබීම පුද්ගලයට කරුණක් නොවේ. ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම ඉතා නරක අතට හැරී යාමත් පුද්ගලයට කරුණක් නොවේ.

ඈ. අද මුලු රටේම දිනපතා ජනතා උද්ඝෝෂණ පැවැත්වේ. ගොවියෝ පොහොර සහනාධාර ඉල්ලති. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ වෘත්තීය සමිති ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ පෞද්ගලිකකරණයට විරුද්ධ වෙති. ඒවාත් සමගම සභාග රජයේ දුර්වලකම් නිසා ඇතැම් යෝජනා සඳහටම නැවත්වීමටත්, අනෙක්වා 2016 අග හෝ 2017 දී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයට පසුව ක්‍රියාත්මක කිරීමටත් සිදුවී ඇත. අවිනිශ්චිත භාවය රජ කරයි. ඒ අතර, ශ්‍රී ලංකා ආර්ථික සංගමය ද අයවැය ලේඛණය දුර්වල එකක් සේ දක්වා තිබුණි.

8% සහ 11% සිට පැවති අගය එකතු කළ බද්ද (Value Added Tax) 15% දක්වා වැඩි කිරීමටත්, අවුරුදු 30 කට පසු ප්‍රාග්ධන ඉපයීම් බද්ද (Capital Gains Tax) නැවත පැනවීමටත් ගෙන ඇති තීරණය නිසා ජනතාව තුළ හට ගෙන ඇත්තේ මහත් බියකි. සැකයකි. පීඩාවකි. කම්පාවකි. තවද, අතාර්කික ලෙස රජයේ වියදම වැඩි කර ගැනීමට විසඳුම් ලෙස අපිළිවෙලට අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්ති නිසා, රජයට ආර්ථිකය සුදුසු ආකාරයට කළමනාකරණය කිරීමට හැකියාවක් නැති බව අද පැහැදිලි වී ඇත. ඇතැම් අයවැය යෝජනා කීප වරක් සංශෝධනය කරනවාට සිදුවී ඇත්තේත් ඒ නිසාය. ආයෝජකයන් තුළ අවිශ්වාසය දැඩි ලෙස වැඩි වී ඇති බව කිය යුතු නැත. ආචාර්ය නිමල් සඳරත්න කියා ඇති ආකාරයට, ඉතිහාසයේ කිසිම විටක අයවැයක් මෙතරම් සංශෝධන වලට ලක් නොවී ඇත. ඒ හරහා, රටේ මුලු ආර්ථික පාලනයම දැඩි අපහසුතාවයකට සහ අප්‍රසාදයකට පත්වී ඇති බව අද පැහැදිලිය.

xi. දිනෙන් දින වර්ධනය වන දේශපාලන අවුල

ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසු රටේ දේශපාලන තත්ත්වය ඉතා අපැහැදිලි එකක් බවට පත්වූ බව නොරහසකි. 2016 දී පළාත් පාලන ඡන්දයකට රට සුදානම් වෙන මෙම වකවානුවේ, යතාර්ථවාදීව විග්‍රහ කරන විට අප රටේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් 2ක් හෝ කඳවුරු 2 ක් තිබෙන බව පැහැදිලිය. ඒවා නම්:

පාලන කණ්ඩායම :

- ◆ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහෙයවන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, අගමැති රනිල් වික්‍රමසිංහ මෙහෙයවන එක්සත් ජාතික පක්‍ෂය එකමුතුව වත්මන් “රජය” වශයෙන් ක්‍රියා කරන

කණ්ඩායම සහ විපක්ෂ නායක ලෙස නිල වශයෙන් හැඳින්වුවත්, රජයට සහය දෙන ආර්. සම්බන්දත් මෙහෙයවන TNA පක්ෂ කණ්ඩායම

විපක්ෂ කණ්ඩායම :

- ◆ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහෙවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ කොටස් වල එකමුතුව, “ඒකාබද්ධ විපක්ෂය” වශයෙන් ක්‍රියා කරන කණ්ඩායම.

පාලන කණ්ඩායම අතර යම් අසමගිකම් සහ මත ගැටුම් ඇති බව අද රහසක් නොවේ. මෙම පක්ෂයන් පාලනය කිරීමට එකතු වූනත් දේශපාලනික ගැටුම් ඔවුන් අතර අභ්‍යන්තරයේ පවතින බවද සත්‍යයකි. ශ්‍රී ලංකාවේ අතීතයේ සභාග රජයන් සාර්ථක නොවූන බව ද සත්‍යයකි. තත්වය මෙසේ තිබියදී මෙය ආර්ථික පාර්ශවකරුවන්ගේ මනසේ බලපවත්වන වැදගත් සෘණාත්මක කාරණයකි.

ඒ අතරම, රජය සෑදී ඇති පිළිවෙල අනුව ප්‍රතිපත්තිවල අස්ථාවර භාවයක් තිබෙන බවද පැහැදිලිය. 2016 අයවැය වෙනස් කිරීමට සිදුවූයේ රජය සෑදී ඇති විවිධ කණ්ඩායම් වල වුවමනාවන් නිසාය. මින් පැහැදිලිවන්නේ “රජය” යනු බලයේ සිටීමට පමණක් එක්වූ පිරිසක් බවය. ආර්ථික විශේෂඥ සුභාෂනි අබේසිංහ, ඩේලි මිරර් පත්‍රයේ 2015 දෙසැම්බර් 28 දින ඉහත කරුණ මනා ලෙස විග්‍රහ කරන්නේ මෙසේය. “මහජනයා හුදකලාවී ඇත. තීරණ ගන්නේ, එක්සත් ජාතික පක්ෂය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද යන්න නොපැහැදිලිය. සමහර දුර්වල ඇමතිවරුන් පත්කර ඇති නිසා මෙම එක්සත් රජයේ විශ්වාසයද පලදු වී ඇත. අයවැය ලේඛණය අසාර්ථකය. දේශපාලන මෙන්ම ආර්ථික වශයෙන් ද විශ්වාස බිඳ වැටී ඇත.”

එපමණක් නොව, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ප්‍රකාශකර තිබුණේද රටේ ආර්ථික තත්වය මහජනයාට සන්නිවේදනය කරන ආකාරය වහාම වෙනස් නොකලොත් දේශපාලන කැලැඹිල්ලක් ඇතිවී, එමගින් ආර්ථිකය පිළිබඳ විශ්වාස තව දුරටත් බිඳ වැටෙනු ඇති බවය. ඉදිරියේ දී පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවත් අගමැතිවත් පරාදවීමට කැමති නොවන බව නොරහසකි. එමනිසා දේශපාලන වාසි තකා ඔවුන් රටේ ආර්ථික ප්‍රගතිය තවදුරටත් නොසලකා හරින්නට ඉඩ ඇති බවද, විජේවර්ධන අවධාරණය කොට ඇත.

වත්මන් සභාග රජය විසින් මේතාක් කල් ගෙවා ඇති ආර්ථිකමය තීරණ රාශියක් භයානක ආර්ථික ප්‍රතිඵල රටට හිමි කරවීමට තුඩු දී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුය. ඒවා ලංකාවාසි සියලු දෙනාටත්, දේශීය හා විදේශීය ආයෝජකයන්ටත් අහිතකර ලෙස බලපා ඇත. එහෙයින් රජය කර ඇති යෝජනා රාශියක් දෙස අලුතෙන් බැලීමක් සිදු කල යුතුව ඇත. රට දැනට මුණ පා සිටින ආයෝජන විශ්වාසය බිඳ වැටීම යථා තත්වයට පත්කර ගත හැකි වන්නේ එසේ කිරීමෙන් පමණක් බව කිව යුතුය.

xii. ගෝලීය ආර්ථික පසුබැම

ලෝකයේ දැනට පවතින ගෝලීය ආර්ථික තත්ත්වය ද ශ්‍රී ලංකාවට පිහිටක් ලබා දී නැත. 2015 දෙසැම්බරයේ ඇමරිකාවේ ෆෙඩරල් බැංකුවේ පොලී අනුපාතය වැඩිකිරීමෙන් මතුවූ ආර්ථික ප්‍රශ්ණ වලට මුහුණ දීමට තිබූ ශක්තිය රජය සහ මහ බැංකුව විසින් නැතිකර ගත් නිසා එම තත්ත්වයට මුහුණ දීමට අප රටට දුෂ්කර කාර්යයක් වූණි. එමෙන්ම, 2016 දී නැවතත් පොලී අනුපාතය ෆෙඩරල් බැංකුවෙන් වැඩි කිරීමට අපේක්ෂිත නිසා, ඒ අනුව ශ්‍රී ලංකා රුපියලට තවදුරටත් බලපෑම් කරමින් විදේශ ප්‍රාග්ධනය තවදුරටත් පිටතට ගලායනු නියතය. ඒ නිසා, එම තත්ත්වයට මුහුණ දීම පිණිස භාණ්ඩාගාර පොලී අනුපාත තව දුරටත් වැඩිකිරීමට සිදුවනු ඇත.

තවද, 2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති බටහිර කේන්ද්‍රීය විදේශ ප්‍රතිපත්තිය නිසා වර්තමාන රජය බටහිරත් සමඟ සම්බන්ධතා වැඩිදියුණු කරගෙන ඇත. ඒ හරහා, 2016 දී හෝ 2017 දී GSP + නැවත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත්, බටහිර රටවලට ලංකා අපනයන වැඩිවනු ඇතැයි සංකල්පයක් තිබුණද, ඒ රටවලින් කුමන දේශපාලන කොන්දේසි පනවනු ඇද්දැයි යම් සැකයක් මතු වෙමින් පවතී. මේ අතර, අවාසනාවකට මෙන් ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීම, රටේ බාහිර ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට වාසිදායක ලෙස රජය යොදා නොගැනීම දුකට කරුණකි. තවද මැදපෙරදිග තෙල් අපනයනය කරන රටවලට, තෙල් මිල පහළ බැසීම ආර්ථික වශයෙන් විශාල ලෙස බලපෑම් කොට ඇත. එම රටවල සේවය කරමින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන සේවකයන්ට එම බලපෑම් නිසා එවන්නට හැකිවෙන මුදල් ප්‍රමාණය ද, රැකියාවල ද, අඩුවීමක් අපේක්ෂා කල හැක.

සමහරවිට මෙම කරුණු සලකා බලා යහපාලන රජය හා ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති දිනේෂ් වීරකේශ්වි, 2016 මැයි 10 දා ඩේලි මිරර් පත්‍රයට ලිපියක් ඉදිරිපත් කරමින්, ලෝක ආර්ථිකය දිග කාලීන අර්බුදයකට ලක්වීමට ඉඩ ඇති බවත් එහි ප්‍රතිපල ශ්‍රී ලංකාවට ඉතා අහිතකර වනු ඇති බවත් ප්‍රකාශ කොට ඇත.

ඒ අතරම ගෝලීය තේ සහ රබර් මිල පහත බැසීම නිසා, ශ්‍රී ලංකා වතු අංශයටත් වර්තමානයේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නටත් සිදු වී ඇත. එංගලන්තයේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් පියවරෙන් පසුව ගෝලීය ආර්ථිකය තව දුරටත් බිඳවැටීම අපේක්ෂා කෙරෙන මෙම වකවානුවේදී, එම තත්ත්වයද ශ්‍රී ලංකාවට දරාගත නොහැකි ප්‍රශ්න එල්ල කරනු නොඅනුමානය.


**(3) රට හිරවී ඇත්තේ සැබෑ ණය උගුලකද?
නැත්නම් පරිපාලන අදහෂකමකට ද ?**

පසුගිය වසරක පමණ කාලයක් තුළදී වත්මන් රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය වසා ගැනීමට, ඔවුන් ගෙනෙන ලද එක මූලික තර්කයක් වී ඇත්තේ ඔවුන්ට උරුමවූයේ ණයෙන් බරවූ රටක් බවත් ඒ නිසා ඔවුන් දැඩි ආර්ථික පීඩනයකට යටත් වී ඇති බවත්ය .

නවීන ලෝකයේ ණය නොගන්නා කිසිම රටක්වත්, ව්‍යාපාරයක් හෝ ආයතනයක්වත්, නොමැත්තේය. මේ අනුව බලන කල, වඩාත් වැදගත්වන්නේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය නොව, අදාල රටෙහි හෝ ආයතනයේ ඇතිකරගෙන ඇති ආදායම් දියුණුව සහ ණය ගෙවීමට ඇති හැකියාවය. රටක් සම්බන්ධයෙන් නම් ඒ හැකියාව මූලිකවම මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය නොහොත් ණය/ද.දේ.නි. අනුපාතය (%) අනුවයි.

ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරන විට පෙනී යන්නේ බොහෝ සංවර්ධිත රටවල ණය/ද.දේ.නි. අනුපාතය 100% ඉක්මවා ඇති බවයි. පහත වගුව /ප්‍රස්ථාරය බලන්න.

ප්‍රස්ථාරය : රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස



මූලාශ්‍රය : www.tradingeconomics.com

රටවල් ණය ගැනීමට හේතු රාශියක් තිබිය හැකිය. පසුගිය දශකයේ ශ්‍රී ලංකාව ණය ලබා ගත් ප්‍රමාණයෙන් වැඩි කොටස වැය වූනේ යුද්ධය සඳහාය. නමුත් යුද්ධය සාර්ථකව නිමකල පසු රජයේ වැඩි අවධානය යටතල පහසුකම් සංවර්ධනය, පුනරුත්ථාපනය සහ යළි ගොඩනැගීම කෙරෙහි යොමුවිය. මේ සුවිසල් සංවර්ධන කටයුතුවල යෙදවීමට රජයට මුදල් අවශ්‍යවිය. ණය නොගෙන මේ කිසිවක් කල නොහැකි බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක. එහෙත්, මෙහිදී සැලකිය යුතු මූලික කරුණු වන්නේ එසේ ගන්නා ලද ණය ප්‍රමාණය අපගේ ආර්ථිකයට දරාගතහැකි ප්‍රමාණයක්ද සහ එයින් රටට සංවර්ධනයක් සිදුවුවාද යන්නයි. එහෙයින්, මේ පිළිබඳව මෙහිදී සලකා බැලීම යෝග්‍ය වේ.

2009 දී යුද්ධය අවසන් වූ පසු රජය ගෙවිය යුතු ණය ප්‍රමාණය වූයේ රු. බිලියන 4,161 කි. 2014 අවසන් වනවිට රජය ගෙකිය යුතු ණය ප්‍රමාණය වූයේ රු. බිලියන 7,391 කි. ඒ අනුව, 2009-2014 අවුරුදු 6 ක කාලයේ රාජ්‍ය ණය රු. බිලියන 3,230 කින් වැඩි වී ඇත. එහෙත් මේ කාලය ඇතුළත සුවිසල් සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක වූ බව ඉතා පැහැදිලිව දක්නට ලැබේ. අලුත් ගුවන්තොටුපොළ, වරායන්, විදුලි බලාගාර, ජලසම්පාදන ව්‍යාපෘති, පාරවල්, අධිවේගී මාර්ග, රෝහල්, පාසැල් සහ රජයේ ගොඩනැගිලි ඒ අතර විය. රටේ සිදුවූ දැවැන්ත මහා මාර්ග සංවර්ධන වැඩ සටහන් වලට පමණක් රු. බිලියන 750 ක් වැය කොට තිබේ. මේ අයෝජන රටේ ශේෂ පත්‍රයේ සහ මහජනයාගේ ඇස් ඉදිරියේ පැහැදිලි වත්කම් ලෙසින් දිස්වුණි.

මීට පටහැනි ලෙසින් වත්මන් රජය ණය ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති හැම රජයකම ණය ගැනීමේ වාර්තා බිඳ හෙළා ඇත. 2015 ජනවාරියේ සිට, මේ රජය, හැකි සෑම දේශීය සහ විදේශීය ණය දෙන්නන්ගෙන්ම ණය ලබාගෙන ඇත. මහ බැංකුවෙන් පලකර ඇති වාර්තා අනුව, 2015 මුලදී තිබූ රජය ගෙවිය යුතු ණය ප්‍රමාණය වන රු. බිලියන 7391, වසර අග වන විට රු. බිලියන 8,503 දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ අනුව, 2015 වර්ෂයේ දී වත්මන් රජය යටතේ වැඩිවූ ණය, මෙතෙක් රටේ ඉතිහාසය පුරාවටම වසරක් තුළ වැඩිවූ වැඩිම ණය ප්‍රමාණය වන්නේය. එය රු. බිලියන 1,112 ක් වන්නේය. එම ණය ප්‍රමාණය පසුගිය රජය යුද්ධයෙන් පසු 2009 සිට 2014 දක්වා අවුරුදු 6ට ලබාගත් ණය ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් වන්නේය. එහෙත් අද රටේ සියලු දෙනා දන්නා පරිදි මෙපමණ විශාල ණය ප්‍රමාණයක් මෙම රජය ගෙන තිබුණද, මහජනතාවට කිසිදු ප්‍රධාන පෙලේ යටිතල පහසුකම් හෝ රාජ්‍ය සේවා එකතුවීමක් දක්නට නොතිබේ. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු පමණක් නොව, පියවි ඇසට පෙනෙන ග්‍රාමීය මට්ටමේ හෝ සංවර්ධනයක් වුවද දක්නට නොතිබේ.

පහත දක්වා ඇති වගුවන් පෙනී යන්නේ 2010- සිට 2014 අවුරුදු 5 තුළ ණය/ද.දේ.නි. අනුපාතයේ සාමාන්‍යය 70.6% වූ බවත්, එය අයහපත් අතට වෙනස් වූයේ 2015 දී බවත්ය.

වගුව : ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස

වර්ෂය	%
2010	71.6
2011	71.1
2012	68.7
2013	70.8
2014	70.7
2015	76.0

මූලාශ්‍රය : Moody's Investors Service, Central Bank

ඒ අනුව, 2015 දී මේ අනුපාතය සැහෙන දුරට පිරිහී පසුගිය අවුරුදු 5 ක කාලයට සාපේක්ෂව ඉහළම අනුපාතය බවට පත්වී ඇත.

එක වසරකදී මෙම අනුපාතය 7.5% කින් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ, වර්ථමාන රජයට කිසිදු මූල්‍ය විනයක් නැති බවත්, ඔවුන්ගේ ආර්ථික අවකලමනාකරණය නිසා මෙම තත්වය උදා වූ බවත්ය.

2016 මැයි 9 වේලි මිරර් පත්‍රයේ සඳහන් වූ පරිදි, අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මුඩ්ස් (Moody's) මෙසේ ප්‍රකාශ කර ඇත. "මීට අවුරුදු 10 කට පෙර 100% කට වඩා ඉහළින් තිබූ ශ්‍රී ලංකාවේ ද.දේ.නි.ට සාපේක්ෂ ණය ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින්, 2014 දී 71% ක් තරම් පහළ මට්ටමකට වැටුනද, ඊට අවුරුද්දකට පසු එම ප්‍රතිශතය 76% ක් දක්වා යළි ඉහළ ගොස් ඇත." මුඩ්ස් ආයතනය තවදුරටත් ප්‍රකාශ කරන්නේ 76% ක් වන රජයේ ණය/ද.දේ.නි. ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ ශ්‍රේණියේ ඇති වෙනත් රටවල් හා සසඳන විට වැඩි බවය. ඔවුන්ගේ අනාවැකිය වන්නේ 2016 අග වන විට එය 80% කට ආසන්න විය හැකි බවයි.

මුඩ්ස් ආයතනය තවදුරටත් ප්‍රකාශ කරමින්, "අන්තර්ජාතික මූල්‍ය අරමුදල රටේ බාහිර ගෙවීම් සඳහා හදිසි මුදල් අවශ්‍යතා සැපිරීම සඳහා අරමුදල් සැපයීමට බලාපොරොත්තු වුවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය කළමණාකරනය කර ගැනීමට ඇති අභියෝග නිසා ණය බර තවදුරටත් වැඩිවී, ඉදිරි අවුරුදු දෙකේදී ශ්‍රී ලංකාවේ ණය/ද.දේ.නි. අනුපාතය තව තවත් ඉහළ යනු ඇත" යයිද කියා සිටියහ. තවද, ඔවුන් රජයට මූල්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව ගැන සැක පහළ කරති. එපමණක් නොව, ආර්ථිකය යහපත් අතට හැරවීම සඳහා ගතයුතු ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට රජයට ශක්තියක් නැති බවද මුඩ්ස් ආයතනය අවධාරණය කොට ඇත.

(4) මහ බැංකුවේ ඇසින් කෝදා පාලුව

මෙම ග්‍රන්තයෙන් කෙරෙන විග්‍රහය, තව දුරටත් වෘත්තීමය අතින් වර්ධනය කිරීම සඳහාද, එය තවත් විෂයමූලික කරනු සඳහාද, වෘත්තීය පර්යේෂක කණ්ඩායමක් පහත දැක්වෙන විශ්ලේෂණය කොට ඇත. 2015 දී ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ අඩංගු තොරතුරු, වගු ප්‍රස්තාර සහ අනුපාත ඒ සඳහා භාවිත කොට ඇත.

ඒ අනුව, සටහන් තීරුවේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ දක්වා ඇති මූලික තොරතුරු සහ සංඛ්‍යා පිළිබඳව කෙටි විස්තරයක් ඇතුළත් වෙයි.

මේ විග්‍රහය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වභාවය සහ එය මුහුණපාන ගැටළු තේරුම් ගැනීමට රුකුලක් වනු ඇත. රජය සහ එහි වෙනත් දේශපාලන හිතවත්තු මාධ්‍ය මගින් කියන පදනම් විරහිත කතා තක්සේරු කිරීමටත් එය රුකුලක් වනු ඇත.

පසුගිය රජයට විරුද්ධව වැරදි තොරතුරු සහ සුළු දේ විශාල කොට පෙන්වන සංනිවේදන ව්‍යාපාර මගින්

ජාතික නිෂ්පාදනය, වියදම සහ ආදායම

දර්ශකය	2014	2015	සටහන්
සැබෑ ආර්ථික වර්ධනය	4.9%	4.8%	නව රජය බලයට එන විට පැවති අඩු උද්ධමනය ආර්ථික වර්ධනය තවදුරටත් පවත්වාගෙන යාමට උදව් විය. නමුත් 2010-2014 කාලයේ සාමාන්‍ය වර්ධන වේගය 6.8% පමණ වූ පසුබිමක 2015 දී වාර්ථා වූ 4.8% වර්ධන වේගය, එම සාමාන්‍ය අගයට වඩා 30% පමණ පහත වැටීමකි.
සැබෑ දළ දේශීය නිෂ්පාදනය	රු. බිලියන 8,229	රු. බිලියන 8,623	
ද.දේ.නි. පවතින වෙළඳ පොළ මිල අනුව	ඇ.ඩො. බිලියන 80.0	ඇ.ඩො. බිලියන 82.3	
ඒක පුද්ගල ආදායම	ඇ.ඩො. 3,853	ඇ.ඩො. 3,924	2015 දී ඒ.පු.ආ. වැඩිවීම, පසුගිය අවුරුදු 10 තුළ සිදුවූ දෙවැනි අඩුම වැඩිවීමයි. 2015 සඳහා ප්‍රකේෂිත ද.දේ.නි. සංශෝධිත පදනම යටතේ බලාපොරොත්තු වී සිටියේ ඇ.ඩො. 4,400 කි. මේ අනුව 2015 වාර්තා වෙන ඇ.ඩො. 3,924 අසතුටුදායකය.
විදේශීය සෘජු ආයෝජන (FDI)	ඇ.ඩො. මිලියන 1,635	ඇ.ඩො. මිලියන 1,161	විදේශීය සෘජු ආයෝජනය අඩු වීමට ප්‍රධාන හේතූන් වශයෙන් පෙන්වා දී ඇත්තේ යටිතල පහසුකම් ව්‍යාපෘති වලට 33.6%, සේවා අංශ වලට 49.6% හා නිෂ්පාදන අංශයට 23.0% වශයෙන් ආයෝජන අඩුවීමයි. මහ බැංකු වාර්තාවට අනුව, එසේ සිදුවීමට තුඩු දුන් සාධක නම් : a. ජාතික මට්ටමේ ඡන්ද 2 නිසා ආයෝජකයන් "මොකද වෙන්තේ කියල බලා සිටිමු" ආකල්පයක් ඇති කර ගැනීම b. ඇමරිකාවේ ෆෙඩරල් පොලී අනුපාතය වැඩිවීම පිළිබඳව තිබූ අවිනිශ්චිතභාවය c. කොළඹ වරාය පුරවරය ඉදිකිරීම රජය විසින් නතර කිරීම 2014 දී කෙරුණු ප්‍රකේෂපණ අනුව වි.සා.ආ. 2015 දී ඇ.ඩො. මිලියන 3,000 පමණ වේ යැයි අපේක්ෂා කර තිබුණි. මේ අනුව, වාර්ථා වූ ඇ.ඩො.මි 1,161 ඉතා අඩු සහ අසතුටුදායක අගයකි.

ආර්ථික සහ සමාජීය යටිතල පහසුකම්

දර්ශකය	2014	2015	සටහන්
යටිතල පහසුකම් සඳහා රජයේ ආයෝජනය	රු. බිලියන 442	ඇ.බිලියන 553	ආයෝජනය 25% කින් වැඩිවූ බව දැක්වේ. නමුත් පියවි ඇසට ජේන්තට සංවර්ධනයක් නැත. පසුගිය කාලයේ නම් සංවර්ධනය පැහැදිලිව පෙනෙන්නට තිබිණ.
ටෙලිෆෝන් ලබාගැනීමේ වර්ධනය	6.9%	7.7%	වර්ධනය ප්‍රමාණවත් මට්ටමකින් පවත්වන ගෙන ගොස් ඇත.
අන්තර්ජාල ලබාගැනීමේ වර්ධනය	67.5%	19.3%	මේ අඩු වර්ධනයට හේතුව විය හැක්කේ ඒක පුද්ගල ද.දේ.නි.යේ මන්දගාමී වැඩිවීම සහ තරුණයන් අතර විරැකියාව වැඩිවීමයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය/පාඩුව	ලාභය රු. බිලියන 1.5	පාඩුව රු. බිලියන 18.4	ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මුදල් තත්වය අයහපත් වී ඇත, තෙල් බැරලයක සාමාන්‍ය මිල 2014 දී ඇ.ඩො. 99.6 සිට 2015 දී ඇ.ඩො. 53.75 දක්වා 46.1% ක් අඩු වුවද තෙල් වල විකුණුම් මිල අනවශ්‍ය ලෙස පහත දැමීම නිසා තෙල් සංස්ථාවට මුදල් උපයා ගැනීමට තිබූ අවස්ථාව නැතිවිය. තෙල් මිල අඩු කලද රජය බදු අඩු කර නැත. එබැවින් සංස්ථාවේ ශේෂ පත්‍රය දුර්වල විය. තෙල් සංස්ථාවේ රු. බිලියන 18.4 ක පාඩුව ශ්‍රී ලංකා දුම්රිය සේවය (රු. බිලියන 7.7) හා ශ්‍රී ලංකන් ගුවන් සේවය (රු. බිලියන 10.6) යන දෙකේම පාඩුව එකතු කළාටත් වැඩිය.
තෙල් සංස්ථාව බැංකු වලට ඇති ණය	රු. බිලියන 246	රු. බිලියන 264	ලංකා රුපියලේ අගය පිරිහීමත් හානිකර ලෙස බල පාමින් තෙල් සංස්ථාවේ බැංකු ණය රු. බිලියන 18 දක්වා වැඩි වී ඇත. දුර දර්ශී ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම, සහ තෙල් විකුණුම් මිල දේශපාලන වාසි තකා අඩු කිරීමත් නිසා, සංස්ථාවේ වගකීම් රු. බිලියන 200 න් පමණ 2015 දී අඩු කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යන ලදී.

ලංකා විදුලි බල මණ්ඩලය ලාභය/පාඩුව	පාඩුව රු. බිලියන 14.6	ලාභය රු. බිලියන 20.1	වැඩිවූ ජල හා ගල් අගුරු විදුලි ධාරිතාවක් තෙල් මිල අඩුවීමත් ලංකා විදුලි බල මණ්ඩලයට වාසි දායක විය. අඩු ඉන්ධන මිල ලංවිම ශක්තිමත් කළා පමණක් නොව, ඕනෑම අනාගත අභියෝගයකට මුණ දීමේ ශක්තිය ද ලබා දුන්නේය.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් මාර්ග සඳහා කරන ලද වියදම	රු. බිලියන 120.9	රු. බිලියන 144.6	මාර්ග සඳහා වියදම විශාල වශයෙන් වැඩි විය. කෙසේ වෙතත්, අලුතෙන් හැඳෙන දෙයක් පෙනෙන්නට නැති නිසා මේ අංශයේ වංචාසහගත දේ සිදුවනාදැයි සැකයක දැන් මතු වෙමින් පවතී.
රච්චාහන ලියාපදිංචි කිරීම	430,000	869,000	2015 වැඩිවීම 55.7% කි. 2014 දී එය 31.5% ක් විය. වාහන විශාල ප්‍රමාණයක් ගෙන්වීම වෙළඳ ශේෂයේ අවාසිදායක තත්වයටත්, මාර්ග තදබදය වැඩිවීමටත් හේතු විය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය	පාඩුව රු.බිලියන 11	පාඩුව රු. බිලියන 7.7	පාඩුව අඩුවීමට ප්‍රධාන හේතුව අඩුවූ ඉන්ධන මිලය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය	පාඩුව රු.බිලියන 29.0	පාඩුව රු. බිලියන 10.6	ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව අඩුවීමටත්, මිහින් ලංකා ගුවන් සේවයේ ලාභය වැඩිවීමටත් 2015 දී හේතු වූයේ, අඩු වූ ඉන්ධන මිලය.
මිහින් ලංකා ගුවන් සේවය	ලාභය රු.බිලියන 0.7	ලාභය රු. බිලියන 1.3	2014 අගදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බැංකු ණය රු. බිලියන 9 කි. 2015 දී එය බිලියන 33 ක් ලෙස වැඩි විය. මහ බැංකු වාර්ථා අනුව, රජය සතු සියලු ව්‍යාපාර ව්‍යවසායන්ගේ විදේශ ණය 2014 දී ඇ.ඩො. බිලියන 2.5 ක් ද, 2015 දී බිලියන 2.7 ක් ද විය. මේ අනුව, ගුවන් සේවා ආයතන දෙකේ ණය තත්වය රජය ප්‍රකාශ කරන සංඛ්‍යාවලට හාත්පසින්ම වෙනස් බව පැහැදිලිය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය	ලාභය රු. බිලියන 7.3	ලාභය රු. බිලියන 6.0	ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු ආදායම 8.8% කින් 2015 දී ඉහල ගිය ද එහි මෙහෙවුම් වියදම 15.3% කින් වැඩිවීම නිසා ලාභය අඩු විය.
ජල මණ්ඩලය	ලාභය රු. බිලියන 2.5	ලාභය රු. බිලියන 0.1	ජල මණ්ඩලයේ මුළු ආදායම 5.4% වැඩිවුව ද, මෙහෙවුම් සහ නඩත්තු ගාස්තු 21% කින් වැඩි වීම නිසා ලාභය අඩු වී ඇත.

මිල ගණන්, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාවය

දර්ශකය	2014	2015	සටහන්
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්දමනයේ සාමාන්‍යය	3.3%	0.9%	අවුරුදු 7 ක් තිස්සේ පවත්වාගෙන ආ තනි ඉලක්කමේ උද්දමනය 2015 දී ද රැකගෙන ඇත. 2015 තෙල් මිලෙහි අඩුවීමද මෙයට පිටුවහලක් විය. නමුත් අනාගතයේ දී උද්දමනය වැඩිවීමේ අවදානම ද සැලකියයුතු ලෙස වැඩි වී ඇත.
රාජ්‍ය අංශයේ පඩි වැඩිවීම	10.5%	31.7%	මෑතකදී වැඩිම පඩි වැඩිවීම 2015 අවුරුද්දේ සිදුවිය මේ නිසා රජයට දරන්නට සිදුවූ අමතර වියදම රු. බි. 160 ඉක්මවීය. උද්දමනය 1% කට අඩු වූ විටකදී හුදෙක් දේශපාලන පොරොන්දු මත මෙබඳු වැඩිකිරීම් අර්ථ විරහිත බවක් පෙන්නුම් කරයි.
පෞද්ගලික අංශයේ විධිමත් පඩි වැඩි කිරීම	0.4%	1.9%	මේ වැඩිවීම උද්දමන අනුපාතය හා සමගාමී බව පෙනේ.
පෞද්ගලික අංශයේ අවිධිමත් පඩි වැඩි කිරීම	7.6%	7.3%	මේ වැඩිවීම 2014 වැඩිවීම හා සසඳන විට ගැලපෙන බව පෙනේ.
විදැකියා අනුපාතය	4.3%	4.6%	2015 දී විදැකියාව 10% කින් පමණ වැඩිවී ඇත. උසස් පෙළ හා ඊට වැඩි සුදුසුකම් ලැබුවන්ගේ විදැකියාව 9.2% දක්වා වැඩි විය. ක්‍රමවත්ව විදැකියාව අඩුකරමින් ආ ශුභදායක ක්‍රමය තුළ 2010- සිට 2014 කාලයේ සාමාන්‍ය විදැකියාව 4.3% ක් විය. එහෙත්, 2015 දී වාර්ථා වූ විදැකියා ප්‍රතිශතය වූ 4.6%, පසුගිය අවුරුදු 5 තුළ වැඩිම සංඛ්‍යාවය.
පෞද්ගලික අංශයේ වැඩ වර්ජන	38	51	2015 වැඩ වර්ජන වැඩිවිය.
අහිමිවූ මිනිස් දින	37,000	82,000	අහිමි වූ වැඩ කරන මිනිස් දින, 2006 ට පසු වැඩිම සංඛ්‍යාවය. වැඩ කරන ජනතාව තුළ අසහනය සිග්‍රයෙන් වර්ධනය වන බව මින් පෙනේ. 2016 දී පණවන ලද අලුත් බදු සමඟ බඩු මිල ඉහළ යෑම නිසා මෙම තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැක.
විදේශ රැකියා සඳහා පිටත්ව යාම	301,000	263,000	12% ක අඩුවීමක් දක්නට ලැබේ. මැදපෙරදිග රටවල ආර්ථික පසුබෑම මීට හේතුවිය. ඉදිරි අවුරුදු වල තත්ත්වය තවත් අයහපත් අතට හැරෙන්නු ඇත.

බාහිර අංශය

දර්ශකය	2014	2015	සටහන්
ගෙවුම් ශේෂය	අතිරික්තය ඇ.ඩො. මිලියන 1,369	හිඟය ඇ.ඩො. මිලියන 1,489	2015 දී හිඟය ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම හිඟයය. මෙහි කණගාටුදායක තත්ත්වය වන්නේ 2014 දී විශාල අතිරික්තයකට පසු එය වීමත්, රටේ තෙල් මිල ඇ.ඩො. බිලියන 1,900 ක අඩුවීමක් පෙන්නවන කාලයක එය සිදු වීමත් ය.
ආනයන අපනයන ශේෂය	ඇ.ඩො. බිලියන 8,287	ඇ.ඩො. බිලියන 8,430	හිඟය වැඩිවීමට ප්‍රධාන හේතුව අපනයන අඩුවීමය. එමෙන් මෝටර් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමය. ඒ බදු අඩු කිරීම නිසාය.
අපනයන වලින් ඉපයීම	ඇ.ඩො. බිලියන 11,130	ඇ.ඩො. බිලියන 10,505	හැම අපනයන ද්‍රව්‍යයකම පාහේ අඩුවීමක් වී, එම අඩුවීම 5.6% ක් විය.
ආනයන වලින් වියදම	ඇ.ඩො. බිලියන 19,417	ඇ.ඩො. බිලියන 18,935	2015 දී 2.5% අඩුවීමක් දක්වයි. තෙල්මිල අඩුවීම, එයට ප්‍රධාන හේතුවයි. නමුත්, මෙයින් නිසි පළ ලැබීමට රජයට නොහැකි විය. වෙනත් ප්‍රතිපත්ති නිසා වාහන ගෙන්වීම වැඩි කෙරිණි.
සේවකයන් පිටරට සිට මුදල් ප්‍රේෂණ	ඇ.ඩො. මිලියන 7,018	ඇ.ඩො. මිලියන 6,980	පිටරටින් මුදල් ප්‍රේෂණ 2014 දී 9.5% කින් වැඩිවිය. එහෙත් 2015 දී එය 0.5% කින් අඩුවිය. මැදපෙරදිග රටවල ආර්ථික පසුබෑම ලංකාවේ බාහිර අංශයටත්, ආර්ථිකයටත් ඉදිරියේදීත් බලපෑම් ඇති කළ හැකිය.
සංචාරකයන් පැමිණීම	1,527,000	1,798,000	2015 දී සංචාරක කර්මාන්තයෙන් කෙරෙන ඉපයීම් 22.6 කින් වර්ධනය විය. සංචාරකයන් පැමිණෙන සංඛ්‍යාව වැඩිවීම, දිනකට වියදම් කරන සාමාන්‍ය මුදල වැඩිවීම හා වැඩි දින ගණනක් නැවතී සිටීම ඊට හේතුවිය.
සංචාරක කර්මාන්තයෙන් ඉපයීම්	ඇ.ඩො. මිලියන 2,431	ඇ.ඩො. මිලියන 2,981	2011 දී මෙන් දෙගුණයක සංචාරකයන් 2015 දී රටට පැමිණ ඇති අතර සංඛ්‍යාව 855,975 සිට 1,798,380 දක්වා වැඩිවිය. එම කාලය තුළ සෘජු රැකියා 57,786 සිට 135,930 දක්වා වැඩිවිය. වක්‍ර රැකියා 80,988 සිට 183,508 දක්වා වැඩි විය.
අන්තර්ජාතික බැඳුම්කර නිකුත්කිරීම්	i. ඇ.ඩො. මිලියන 1000 @ 6.0% ii. ඇ.ඩො. මිලියන 500 @ 5.12%	i. ඇ.ඩො. මිලියන 1500 @ 6.85% ii. ඇ.ඩො. මිලියන 650 @ 6.12%	2010 න් පසු, ලෝක තත්ත්වය කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අඩුවෙන පොළී අනුපාතවලට අරමුදල ලබාගැනීමට සමත් විය. එහෙත් 2015 රටේ පිරිහෙන ආර්ථික තත්ත්වය නිසා ඉහළ පොළී අනුපාත යටතේ ණය ගැනීමට සිදුවිය.
බැඳුම්කර මගින්, විදේශ ආයෝජන ගැලීම	පිටත ගලායාම ඇ.ඩො. මිලියන 38	පිටත ගලායාම ඇ.ඩො. මිලියන 903	2015 දී ශ්‍රී ලංකාවෙන් විදේශ අරමුදල් දැවැන්ත ලෙස පිටතට ගලායාමක් සිදුවෙමින් පවතී.
බැඳුම්කර මගින් විදේශ ආයෝජන ශේෂය	ඇ.ඩො. මිලියන 2,996	ඇ.ඩො. මිලියන 1,844	2015 දී 38% අඩුවීමක් හරහා ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලෙස විදේශ ආයෝජන පිටවීම පෙන්නුම් කෙරේ.

දර්ශකය	2014	2015	සටහන්
රජයේ ව්‍යාපෘති සඳහා ණය (ඇතුළු ගැලීම්)	ඇ.ඩො. මිලියන 1,439	ඇ.ඩො. මිලියන 1268 මේවායින්, -චිනයෙන් 488 -ADB 288 -ඉන්දියාව 73	2015 දී පවා රජයේ ව්‍යාපෘති වියදම සඳහා 38% ක් සපයා ඇත්තේ චීනයයි. ඉන්දියාව ලබා දී ඇත්තේ 6% පමණි.
කොටස් වෙළඳ පොළේ විදේශ මුදල්	ඇ.ඩො. මිලියන 1,869	ඇ.ඩො. මිලියන 1,536	2015 දී 18% ක අඩුවීමකින් දක්වන්නේ ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොළින් විදේශීය ආයෝජකයන් ඉවත්වන බවය.
දළ නිල සංචිත (Gross Official Reserves)	ඇ.ඩො. මිලියන 8,208 ආනයන මාස ගණන 5.1	ඇ.ඩො. මිලියන 7,304 ආනයන මාස ගණන 4.6	2015 අග වන විට, දළ නිල සංචිත 2012 මට්ටමටම පහල වැටී ඇත. 2016 මාර්තු 31 දිනට මෙම සංචිත ප්‍රමාණය තව දුරටත් අඩු වෙමින් ඇ.ඩො. බිලියන 6.2 කට බැස ඇත.
මුළු විදේශ වත්කම්	ඇ.ඩො. බිලියන 9.9	ඇ.ඩො. බිලියන 9.3	2015 දී 6% ක අඩුවීමක්. දක්නට ඇත. තැන්පතු බාර ගන්නා ආයතන මගින් විදේශ වත්කම් වැඩිකිරීමෙන් මීටත් වඩා විශාල අඩුවීමක් වළක්වා ගෙන ඇත.
විදේශ මුදල් වෙළඳපොළේ මහ බැංකු මැදිහත් වීම	ශුද්ධ උකහා ගැනීම ඇ.ඩො. මිලියන 545	ශුද්ධ සැපයීම ඇ.ඩො. මිලියන 3,250	2015 දී ශුද්ධ සැපයීම, මහ බැංකු ඉතිහාසයේ විශාලතම විදේශ මුදල් මැදිහත්වීමය. එසේ කලද, රුපියලේ අගය 9% කින් බැසීම, දැඩි කනස්සල්ලට හේතුවකි.
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටීම	0.2%	9.0%	2006 සිට 2014 රුපියලේ අගය අව ප්‍රමාණය වූයේ රුපියලේ 30.06 කිනි. එනම් අවුරුද්දකට 2.9% කි. එහෙත් 2015 දී පමණක් 9.0% ක පහත වැටීමක් වාර්තාවූනි.
ඇ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය සාමාන්‍ය	130.56	135.94	රුපියලේ අගය පිරිහීම 9% කි. වසරක් තුළ මෙය සිදුවීම ඉතා බියකරුය.
වසර අග	131.05	144.06	

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රජයේ ගිණුම්

දර්ශකය	2014	2015	සටහන
අයවැය පරතරය	රු. බිලියන 591	රු. බිලියන 829	2015 දී විශාල අයවැය පරතරය ඇති වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ රජයේ අඩු ආදායම සහ අධික ප්‍රනරාවර්තන වියදමය. පඩි වැඩි කිරීම සහ පොළී අනුපාතයේ වැඩිවීම නිසා සිදුවූ අධික පොළී ගෙවීම් නිසා ඇති වූ මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීමට නොහැකි විය. මින් කියැවෙන්නේ පිළිගත නොහැකි මට්ටමේ මූල්‍ය අවකලමණාකරනයක් සිදුව ඇති බවය. සියළු ආර්ථික පාර්ශව මෙම තත්ත්වය නුරුස්සනු ඇත.
අයවැය පරතරය (ද.දේ.නි. %)	5.7%	7.4%	
ද.දේ.නි.ට සාපේක්ෂව රාජ්‍ය ණය	70.7%	76.0%	2015 දී දුර්වල ණය පාලනයක් සහ අඩු ද.දේ.නි. පෙන්නුම් කෙරුණි. 2015 දී මේ අනුපාතය සැහෙන මට්ටමකට වැඩි වී, අවුරුදු 5 කින් වාර්තා වූ වැඩිම අනුපාතය බවට පත් වූනි. 2010 - 71.6 % 2011 - 71.1 % 2012 - 68.7 % 2013 - 70.8 % 2014 - 70.7 % 2015 පෙර වසරවල සාමාන්‍යය : 70.6% කි
රජය විසින් ගෙවීමට තිබෙන මුළු ණය	රු. බිලියන 7,391	රු. බිලියන 8,503	2015 දී සිදුවූ දැවැන්ත වැඩිවීම සඳහා දක්වා ඇති හේතු වන්නේ අඩු ආදායම සහ රුපියලේ අගය අඩුවීමය. 2015 වසර තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,112 කින් වැඩිවීම ඉතිහාසයේ වැඩිම ණය වැඩිවීම වේ. මෙය අයහපත් ආර්ථික කළමනාකරණය පෙන්නවන තව වැදගත් සාධකයකි.
දේශීය ණය	රු. බිලියන 4,278	රු. බිලියන 4,959	2015 දී වැඩි වූ රු. බිලියන 681, එක් අවුරුද්දක් තුළ වැඩි වූ වැඩිම ණය ප්‍රමාණය වේ.
විදේශ මුදල් ණය	රු. බිලියන 3,113	රු. බිලියන 3,544	
ණය ගෙවීම්	රු. බිලියන 1,076	රු. බිලියන 1,318	2015 දී, ණය ගෙවීම් සඳහා 22.4% ක් වැඩිවීමෙන් පෙන්නුම් කරනුයේ, සාපේක්ෂ වශයෙන් දේශීය ණය වැඩිපුර ගෙන ඇති බවය.
ද .දේ.නි. සාපේක්ෂව රජයේ විදේශ ණය	29.8%	31.7%	මෙම අනුපාතය වැඩිවීම, රටේ ආර්ථික විදේශ බලපෑම් වලට ගොදුරු වන්නට හේතුවනු ඇත.

ද.දේ.නි. හි % ලෙස සාමාන්‍ය පොළී වියදම	4.2%	4.6%	2015 දී සිදුවූ මේ වැඩිවීම වැඩිපුර ණය ගැනීමත් රුපියලේ අගය හීනවීමත් නිසා සිදු වී යයි, මහ බැංකුව පවසා ඇත. මෙම සියයට ගණන 2002 දී 7.4% තිබී, 2014 වන විට 4.4% දක්වා ක්‍රමයෙන් අඩුකරගත් එකකි.
මුළු ණයෙන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, කොට-ස	11.7%	16.5%	ශ්‍රී.ලං.සං.බැ. කෙටිකාලීන නිසා බාහිර අවදානම වැඩි වී ඇත. තවද 2015 දී මෙමගින් ලබාගත් විදේශ මුදල් රුපියල රැකීමට යෙදවූවා මිස, කෙටි කාලීන ණය පියවීමට සංචිතයේ තබාගත්තේ නැත. එනිසා බාහිර අවදානම උත්සන්නවී ඇත
ද.දේ.නි. හි % ලෙස රජයේ ආදායම	11.4%	13.0%	2015 දී යම් වර්ධනයක් මෙහි පෙනේ. නමුත් ඉල්ලකයට වඩා පහළ ය. අධි ලාභ බද්ද වැනි අසාධාරණ වියදම් වලින්ද ඉලක්කයට පැමිණ නැත.
ද.දේ.නි. හි % ලෙස මුළු වියදම සහ ශුද්ධ ණය ගෙවීම්	17.2%	20.5%	පුනරාවර්තන වියදම් සහ පොදු ආයෝජන නිසා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසා ඇත.
පුනරාවර්තන වියදම	රු. බිලියන 1,323	රු. බිලියන 1,702	2015 දී වර්ධනය 2014 ට වඩා 28.6% හෝ රු. බිලියන 150 ක් විය.
ද.දේ.නි.% ලෙස පුනරාවර්තන වියදම්	12.7%	15.2%	2015 දී සෑම පුනරාවර්තන වියදම් අංශයකම වැඩිවීමක් දක්නට ලැබේ. එම වැඩිවීම, ආදායමේ වැඩිවීමට වඩා වැඩි නිසා අයවැය පරතරය තව දුරටත් වැඩි කරවීය
පොළී වියදම	රු.බිලියන 436	රු. බිලියන 510	2015 දී පුනරාවර්තන වියදම් වලින් 30% පොළී වියදම් වී ඇත. වැඩිපුර ණය ගැනීම නිසා 16.8% කින් එය වැඩිවී ඇත. 2015 දී රු. බිලියන 1,112 ක් මේ රජය ණයට එකතු කර ඇති බවද කිව යුතුය.
රජයේ සේවක යන්ගේ පඩි හා වැටුප්	රු. බිලියන 441	රු. බිලියන 562	2015 දී, 27.4% රජයේ සේවක පඩි වැඩි කෙරිණි. මේ වියදම 2014 දී ද.දේ.නි. න් 4.2% ක් විය. 2014 දී ද.දේ.නි. න් 5% දක්වා වැඩි විය.
බැංකු අංශයෙන් රජයේ ණය ගැනීම	රු. බිලියන 127	රු. බිලියන 292	2015 සඳහා ඇස්මෙන්තුව තිබුණේ රු. බිලියන 70 ක් පමණි. එහෙත් 2015 දී අධික වියදම් සපුරා ගැනීමට අධික පොළියක් ගෙවා හෝ ණය රැගෙන ඇති නිසා, අයවැයට තවත් බරක් එකතු වුනි.
රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා වැඩි වූ ණය සම්භාරය		රු. බිලියන 285	2015 දී රුපියලේ අගය කඩා වැටීම නිසා විදේශ ණය තොගය ඉමහත් ලෙස වැඩිවූ සැටි මින් පෙනේ. මින් පැහැදිලිව යන්නේ දැනට පවතින ණය අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජය නොව, වත්මන් රජය බවයි.
පොදු ආයෝජන	රු. බිලියන 486	රු. බිලියන 603	2015 දී මෙම ආයෝජන 23.9% වැඩි වුවද, මෙම ආයෝජන වලට මොනවා උනාදැයි කිසිවෙකුට පෙනෙන්නට නැත

(5) ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර ශේණිගත කිරීම් වලින් පහලට

ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික මූල්‍ය වර්ගීකරණ සමාගමක් වන මුඩ්ස් (MOODY'S) ආයතනය විසින් 2016 ජුනි මාසයේදී , ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවර භාවය දැක්වන ශේණිගත අගය "B1" ස්ථාවර මට්ටමේ (Stable) සිට සෘණ හෝ "අවදානම් " (Negative) මට්ටම දක්වා පහත දමන ලදී. ඒ සඳහා හේතු කිහිපයක් ඔවුන් දක්වා තිබුණි. මේවා නම්:

1. දිගින් දිගටම සිදුවන ආර්ථික කඩා වැටීම හමුවේ දළ දේශීය නිෂ්පාදනය පහළයාම, රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළයාමටත් එහි අතුරු ප්‍රතිපලයක් ලෙස ගෙවුම් ශේෂ හිඟය ඉතා භයානක අසංතුලිත මට්ටමක් දක්වා පහල වැටීමටත් ඇති අවකාශය, සහ

2. රජය මෙතෙක් සිදුකරන ලද සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ කියාවලියේ සහ සමස්ථ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කියාවලියේ අසාර්ථක භාවය

මීට මාස කිහිපයකට ඉහතදී, එනම් 2016 පෙබරවාරි 29 දා, තවත් ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික මූල්‍ය වර්ගීකරණ සමාගමක් වන ෆීච් (FITCH) සමාගම ලංකාවේ ශේණිගත අගය "BB" සිට "B+ " දක්වා පහත හෙලන ලදී. ඒ සඳහා ඔවුන් පෙන්වා දී තිබූ හේතු අතර වැඩිවෙමින් පවතින රාජ්‍ය ණය, වැඩිවෙමින් පවතින විදේශීය ණය , දිගින් දිගටම පහල යන රාජ්‍ය ආදායම සහ පහල යමින් පවතින විදේශීය සංචිත යන කාරණා ඇතුළත් කොට තිබුණි.

එපමණක් නොව 2016 මාර්තු 10 දා තවත් ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික මූල්‍ය වර්ගීකරණ සමාගමක් වන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පූවර්ස් (Standard & Poors) ආයතනයද සිය වාර්තාවේ , දීර්ග කලීන රාජ්‍ය ණය සඳහා ශ්‍රී ලංකාවේ ශේණිගත අගය "B +" ස්ථාවර මට්ටමක සිට "අවදානම්" මට්ටම දක්වා පහත දමන ලදී. ඔවුන් එසේ කරද්දී පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, (විශේෂයෙන්ම රාජ්‍ය අයවැය හිඟය), අපනයන ආර්ථිකයේ කඩා වැටීම, විදේශීය සංචිත ප්‍රමාණය සීඝ්‍රයෙන් ක්ෂයවී යාම සහ අන්තර්ජාතික මූල්‍ය ක්ෂේත්‍ර විශේෂඥයන් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය කළමනාකරණ හැකියාව පිලිබදව තැබූ බලාපොරොත්තු සුන් වීම, යනාදී හේතූන්ය. රජය ඉවක් බවකින් තොරව ණය ලබා ගැනීම, එමගින් ණය පොලී වාරික සඳහා රජය විසින් ගෙවිය යුතු මුදල ඉහළයාම, රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයේ අසාර්ථකත්වයට අදාල කිරීමට බලපාන ආයතනික දුර්වලතා ඉවත් කිරීමට රජය අපොහොසත් වීම යන කරුණුද ඔවුන් ගෙනහැර දක්වා ඇත.

මේ අනුව, ශ්‍රී ලංකාව ශේෂිගත කරන ප්‍රධාන පෙලේ අන්තර්ජාතික ආයතන තුනම මාස 4 ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සිදුවෙන දැවැන්ත ආර්ථික පරිහාණිය පෙන්වා දෙමින් තම තීරණයන් ප්‍රකාශයට පත් කොට ඇත. තත්ත්වය සහ යථාර්ථය මෙසේ තිබියදී, රජය හා එහි හිත මිතුරන් ශ්‍රී ලංකාව තුළ කුමක් කීවත්, ලෝකය දැනටමත් සත්‍ය වටහාගෙන අවසන්ය.

2015 වර්තමාන “යහපාලන” ආණ්ඩුව බලයට පැමිණෙන තෙක් පසුගිය දශකය මුළුල්ලේම, රටේ මූල්‍ය වර්ගීකරණය (Sovereign rating) වර්ධනය වූ අතර, යුද්ධය අතිශයෙන්ම දරුණුව පවතිද්දී පවා, ආර්ථිකය මෙසේ කඩා වැටීමකට ලක්වූයේ නැත.

මෙයින් පැහැදිලි වන්නේ ජාත්‍යයන්තර ස්වාධීන විශ්ලේෂකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ජනතාව අසීමිත කැපකිරීම් වලින් සහ අසීමිත ධෛර්යයෙන් ලබාගත් ජයග්‍රහණයන්, ආපසු හැරවීමට වර්තමාන ආණ්ඩුව පසුගිය 18 මසක කාලය තුළ, සමත්ව ඇති බවය.

ලොව පිළිගත් සුප්‍රසිද්ධ ප්‍රධාන මූල්‍ය ක්ෂේත්‍ර වර්ගීකරණ ආයතන තුනම මෙලෙස තමන් ගේ ශ්‍රී ලංකාව සඳහා වන වර්ගීකරණය පහත හෙළිම රට ඉතා කෙටි කලකදී පත්ව ඇති ආර්ථික අස්ථාවරත්වය මනාව පිලිබිඹු කරන අතර, ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන අහඹු සම්පන්න අඳුරු යුගයක් පිළිබඳ ඉගියක්ද සපයා ඇති බව පැහැදිලිය.

තවද, එම වාර්තා සහ ප්‍රථිපල අනුව, අන්තර්ජාතික මූල්‍ය ක්ෂේත්‍ර විශේෂඥයන් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය කළමනාකරණ හැකියාව සහ නිර්මාණශීලිභාවය, බරපතල ලෙස අර්බුදයකට පත් වී ඇති බව නිගමනය කර ඇති බවද ගම්‍ය වී ඇත.

(6) "යහපාලන" වෙස් මුහුණින් සඟවන්නට තැත් කරන යථාර්තය

වර්තමාන පාලකයන් බලයට පත්වූයේ පසුගිය පාලකයන් දූෂිතයයි මතයක් ජනතාව තුළ ඇතිකිරීමෙන්ය. එම මතය වන්දනයකයන්ගේ සිත්වල මුල්බැස ගන්නා තුරු කාලයක් තිස්සේ නැවත නැවත කීම ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස විය.

එම පසුබිම ඔස්සේ ජනතාව බලාපොරොත්තු වූයේ සත්‍යගරුක පිරිසුදු පාලන තන්ත්‍රයකි. රට සීඝ්‍රයෙන් සංවර්ධනය කල හැකි ප්‍රතිපත්ති මාලාවකි. එම පාලන ක්‍රමය නව පාලකයන් විසින්ම යහපාලනය නමින් බෞතිස්ම කරනු ලැබින. එසේ නම්, අද එම උදාර බලපොරොත්තු ඉටුවී ඇද්ද යන්න බුද්ධියෙන් විමසා බැලිය යුතු වැදගත් කරුණකි. එසේ කරද්දී බලයට පත්වී ඇති පාලන තන්ත්‍රය තුළ මූලික සහ දැවැන්ත දුර්වලතා කිහිපයක් ඇති බව පැහැදිලිව පෙනී යයි.

පලමුව, බලය ගැනීම සඳහා එවකට විපක්ෂයේ සිට කල ප්‍රකාශ හා වෝදනා බොහෝමයක් ඔප්පුකරගත නොහැකි නිසා නව පාලකයන්ගේ අවංක භාවය පිලිබඳ මහජනතාවට විශාල ගැටලුවක් මතු වී තිබීමය. එසේම, මැතිවරණයට පෙර දුන් පොරොන්දු රාශියක් අද අමතක කර දමා තිබීමය. එහිදී බරපතලම ප්‍රශ්නය වී ඇත්තේ අදත් ඔවුන් කරන්නේ ජනතාවට නිරන්තර බොරු කියමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කිරීමය. මෙය තේරුම් ගැනීමට එක් සරල උදාහරණයක් ගත හැකිය. පසුගියදා රජය, මහජන මුදල් වියදම් කරමින් පුවත් පත් දැන්වීම් පලකරමින් විශාල ප්‍රයත්නයක් දැරුවේ හිටපු පාලකයන් රට ණය උගුලක පටලවා ඇති බව කීමටය. නමුත්, මෙම ග්‍රන්තයෙහි අප දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි, රට ණය උගුලක පටලවා ඇත්තේ වත්මන් පාලකයන්ය. මීට පෙර සිටි සියලුම පාලකයන් රට දියුණු කිරීම සඳහා ණය ලබා ගත්හ. ඒ ලබා ගත් මුදල් ඇහැට පෙනෙන සංවර්ධනයක් සඳහා යෙදවින. 2014 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන් 7,391 ක් විය. එම ණය ප්‍රමාණය 2015 වසරේ ගෙවීමට නියමිතව තිබුනේ පහසුවෙන්ම දරිය හැකි කොටසකි. එය අසීමිත ණය බරක් නොවීය. ඉතිහාසය පුරා ලංකාව ණය ගන්නා මෙන්ම, කලට වෙලාවට ණය ගෙවන රටක් ලෙස ජාත්‍යන්තර පිලිගැනීමක් තිබුනි. එහෙත්, වත්මන් රජය ලංකාවේ ණය තත්ත්වය පිලිබඳ ජනතාවට බිල්ලෙක් මවා පාමින් පැවසූයේ රට ණය උගුලක පැටලී ඉන්නා බවත් එයට වග කිව යුත්තේ පසුගිය රජය බවත්ය. එසේ කියන අතරම වත්මන් රජය 2015 තුළ පමණක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන් 1,112ක් විය. එතෙක් පැවති රාජ්‍ය ණය 15%කින් ඉහළ දැමීමට මේ අනුව යහපාලන රෙජිමය එක් වසරක් තුළ සමත් විය. ඔවුන් එක් වසරක් තුළ රටේ සෑම පුරවැසියෙකුම රුපියල් 55,600 කින් ණය කරවා ඇත. නමුත් මුදල් ගෙවා දැන්වීම් දමමින් වර්තමාන පාලකයන් තවමත් කරන්නේ ජනතාව රැවටිටීමට උත්සාහ කිරීමය.

දෙවනුව, රාජ්‍ය පාලනය නිසිපරිදි කිරීමට අවධානය යොමු කරනවාට වඩා දරුණු දේශපාලන පලිගැනීම් වලට කාලය ග්‍රමය හා මුදල් වැය කිරීමය. දූෂණ සෙවීමේ මුඛාවෙන් අද රජය අවතීර්ණව සිටින්නේ ප්‍රතිවාදීන් දඩයම් කිරීම හා ඔවුන්ගේ හිතවතුන් බියවද්දා නිහඬ කිරීමේ ක්‍රියා පටිපාටියක බව නොතේරෙන අයෙකු වේ නම් ඒ දේශපාලණ නොදරුවෙකු විය යුතුය. වත්මන් පාලනය තුළ ප්‍රසිද්ධියේ නීති කඩ කරන දූෂිතයන්ට එරෙහිව ක්‍රියා නොකරන පොලිසිය, රජය විසින් ඉලක්ක කර ඇති දේශපාලන

ප්‍රතිවාදීන්ගේ සමස්ත ජීවිතයම අධ්‍යයනය කරමින් කුමක් හෝ වරදක් සොයා ඔවුන් සිරගත කිරීමට, වර්ත සාතනය කිරීමට සහ නඩු පැවරීමට, ක්‍රියා කරති. වත්මන් පාලකයන්ගේ මේ හැසිරීම කුලින් පලවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය පිළිබඳ ඉතා අවදානම් සහගත ඉඟියකි.

තෙවනුව, පාලකයන්ගේ අසමත්ඛව විශේෂයෙන්ම ආර්ථික කලමණාකරනයේ දුර්වලතාව ජනතාවගේ අවධානයට ලක් වෙමින් පැවතීම. නව රජය ආර්ථික කලමණාකරනය වරද්දා ගත්තේ මුල සිටමය. ජනාධිපතිවරණයට පසු නව පාලකයන් ඉතා අනුවණ ලෙස මහා පරිමාණ, මධ්‍ය පරිමාණ මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපෘතීන් සියල්ල හදිසියේ නවතා දැමීම නිසා ආයෝජක විශ්වාසය සහමුලින්ම බිඳවැටුන අතර, සමස්ථ ආර්ථික ක්‍රියාවලියට විශාල හානියක් සිදුවිය. ජනාධිපතිවරණයේදී දුන් වන්ද පොරොන්දුවක් වූ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 පඩි වැඩිකිරීම මහ මැතිවරණය ඉලක්ක කරගෙන ඉටු කරන්නට ගොස් රජයේ ආදායමට දැරිය නොහැකි වාර්ෂික වියදමක් අයවැයට එක්කර ගත්හ. තවද දුරදිග නොසිතා ඉදිරිපත් කරන ලද දින 100 තාවකාලික අයවැයෙන් නව රජයට කිසිදු ආර්ථික දැක්මක් නැති බව මුලු රටටම පැහැදිලි වුනි. මීට අමතරව අතීතයට පවා බලපාන ලෙස හඳුන්වා දුන් අසාධාරණ බදුනිසා දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයෝ බෙහෙවින් අධෛර්යමත් වූහ. එපමනක් නොව, නව රජයට මාස 2 ක් වත් ගතවන්නටත් පෙර සිදුවූ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය නිසා එවකට රටේ පැවති පොලී අනුපාතය විශාල ලෙස ඉහලට යොමු වුනි. එහෙයින්, රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිලිබඳ ජාත්‍යන්තර විශ්වාසයද දරුණු ලෙස කඩ වුනි. නීතිය අවනීතිය කරමින් දේශපාලන පලිගැනීම් සඳහා පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පසුගිය රජයට පක්ෂපාතීව වැඩකලා යැයි කියන බොහෝ රාජ්‍ය සේවකයන් ප්‍රශ්න කරමින් සහ සිරගත කරමින් නඩු පවරමින් කරගෙන යන මාධ්‍ය සංදර්ශණය නිසා සියලුම රාජ්‍ය සේවකයන් බියට පත්වී ඇති අතර, එහි ප්‍රථිපලයක් ලෙස රාජ්‍ය සේවය මුළුමනින්ම අකර්මණ්‍ය වී ඇත. රජයේ වියදම් නිසි කලමණාකරණයක් නොමැති වීමෙන් වසරක් තුල පුනරාවර්තන වියදම් පමණක් 28% කින් ඉහල ගොස් ඇති අතර, සමස්ථ රාජ්‍ය වියදම 18% කින් ඉහල ගොස් ඇත.

2014 සිට 2015 දක්වා මාස 12ක ආර්ථික පරිහානිය මහ බැංකු වාර්තාවලින්ම මීට පෙර පරිච්චේදයෙන් දැනටමත් ඔප්පු කොට ඇත. 2015 මහබැංකු වාර්තාවට අනුව, රටේ ආර්ථික සංවර්ධන වේගය 2015 දී 4.8% දක්වා අඩුවිය. විරැකියාව 4.3% සිට 4.6% දක්වා වැඩි විය. විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 1,635 සිට ඇ.ඩො. 1,161 දක්වා පහත වැටුණි. කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය 7299 සිට 6894 දක්වා ඇද වැටුනි. 2014 දී 23.4 % ක ලාභයක් වෙනුවට, 2015 දී කොටස් වෙළඳ පොලේ 5.5% ක අලාභයක් වාර්තා කෙරුනි. රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 131 සිට 144 දක්වා කඩා වැටුනි. රාජ්‍ය ණයබර රුපියල් බිලියන 7,391 සිට 8,503 දක්වා එක් දවසකට රු බිලියන 3 බැගින් රුපියල් බිලියන 1,112 කින් වැඩිවුනි. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 70% සිට 76% දක්වා පිම්මක් පැණිනි. විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3 සිට 7.2 දක්වා අඩුවිනි. මේ උදාහරණ කිහිපයක් පමනි.

මේ සියල්ලේ සමස්ථ ප්‍රතිපලය නම්, අදක්ෂ සහ වෛරක්කාරී ‘‘යහපාලන’’ නඩය රිසි පරිදි දේශපාලන දඩයමේ යෙදී සිටින අතර රටේ ආර්ථිකය දිනෙන් දිනම සෝදාපාලු වීමය.

விசுவாசம்

PROFESSIONALS FOR A BETTER FUTURE

சிறந்த எதிர்காலத்திற்கான நிபுணநடுவர்கள்